



## කාර්යසාධන වාර්තාව - 2017

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව  
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය  
කොළඹ 01

## **පටුන**

---

### **1.0 දෙපාර්තමේන්තු පැතිකඩ**

- 1.1 හැඳින්වීම**
- 1.2 දැක්ම**
- 1.3 මෙහෙවර**
- 1.4 කාර්යයන්**
- 1.5 සංවිධාන සටහන**

### **2.0 රාජ්‍ය මූල්‍ය ප්‍රවණතාවයන් - 2017**

- 2.1 සමාලෝචනය**
- 2.2 රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග**
- 2.3 රාජ්‍ය ආදායමේහි ප්‍රවණතා
  - 2.3.1 බඳු ආදායම**
  - 2.3.2 බඳු නොවන ආදායම**
  - 2.3.3 රාජ්‍ය ආදායමේ විවළතා විශ්ලේෂණය****
- 2.4 රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය හා අභියෝග**

### **3.0 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ අදාළ වාර්තා ප්‍රකාශයට පත් කිරීම.**

- 3.1 වාර්ෂික වාර්තාව - 2016**
- 3.2 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2017**
- 3.3 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව - 2018**
- 3.4 කාර්යසාධන වාර්තාව**
- 3.5 තොරතුරු දැනගැනීමේ පනතට අදාළ වාර්තා**

### **4.0 පාලන සහ ගිණුම්**

- 4.1 සංවිධාන ව්‍යුහය**
- 4.2 කාර්ය මණ්ඩල පුහුණු කිරීම**
- 4.3 මූල්‍ය පරිපාලනය**

## **5.0 අශ්‍රීලංක**

### **වගු අන්තර්ගතය**

- 2.1 රාජ්‍ය ආදායමේ සාරාංශය
- 2.2 රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග - 2017
- 2.3 තත්‍ය හා ඇස්තමේන්තුගත ආදායම 2017
- 2.4 රාජ්‍ය ආදායම
- 2.5 රජයේ බදු ආදායම - ප්‍රහවයන් අනුව
- 2.6 ආදායම් බදු කාර්යසාධනය
- 2.7 එකතු කළ අගය මත බදු ආදායම
- 2.8 දුම්වැටි සහ මධ්‍යසාර නිෂ්පාදනය සහ බදු ආදායම
- 2.9 මෝටර් රථ ආනයන
- 2.10 විශේෂ වෙළඳ හාන්ච් බදු අනුපාත
- 2.11 ජාතිය ගොඩනැගීමේ බදු පළාත් සහා වෙත ප්‍රේෂණය - 2017
- 2.12 ජාත්‍යන්තර වෙළඳ කටයුතු මගින් ඉපයු සෙස් බදු ආදායම සහ කාමිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා රජයේ සහනාධාරය 2014 - 2017
- 2.13 බදු නොවන ආදායම
- 4.1 කාර්ය මණ්ඩල සැකැස්ම (2017-12.31 දිනට)
- 4.2 දේශීය පුහුණු වීම් - 2017
- 4.3 විදේශීය පුහුණු වැඩසටහන් - 2017
- 4.4 අයවැය ප්‍රතිපාදන සහ උපයෝගනය
- 4.5 අත්තිකාරම් ගිණුම් කටයුතු - 2017

### **රැපසටහන් අන්තර්ගතය**

- 2.1 රජයේ ආදායම
- 2.2 රජයේ ආදායම 2010 - 2017
- 2.3 රාජ්‍ය ආදායම
- 2.4 සංජ්‍ය බදු 2010 - 2017
- 2.5 ආදායම් බදු කාර්යසාධනය
- 2.6 වකු බදු 2010 -2017
- 2.7 දුම්වැටි නිෂ්පාදනය සහ නිෂ්පාදන බදු ආදායම
- 2.8 මත්පැන් නිෂ්පාදනය සහ නිෂ්පාදන බදු ආදායම
- 2.9 ආනයන සහ අපනයන බදු 2010 - 2017
- 2.10 බදු නොවන ආදායම



## 1.0 දෙපාර්තමේන්තු පැකිංචි

### 1.1 හැඳින්වීම

රාජු මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ මූලික පරමාර්ථය වනුයේ අපේක්ෂිත ආර්ථික හා සමාජයේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා රාජු, පොදුගලික සහ අන්තර්ජාතික ආයතන සමග මතා සහ සම්බන්ධයකින් යුතුව රජයේ පුළුල් සංවර්ධන රාමුව ක්‍රුල රාජු මූල්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි.

රටේ බදු ප්‍රතිපත්තිය සැකසීම මෙන්ම ආදායම්, වියදම් සහ වෙනත් මූල්‍ය විශ්ලේෂණය හා දේශීය, විදේශීය සාර්ව ආර්ථික ප්‍රවණතා විශ්ලේෂණය තුළින් අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා රාජු මූල්‍ය ප්‍රතිපත්තියෙහි සුදුසු පරිදි වෙනස්කම් සිදුකිරීම සඳහා පහසුකම් සැපයීම ද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීමයි.

තවද රාජු මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ ක්‍රියාත්මක කළ යුතු අවශ්‍යතාවයන් වන රාජු මූල්‍ය කුමෝපාය වාර්තාව, අයවැය, ආර්ථික සහ රාජු මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව, වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව, වසර අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ පුරුව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම ද දෙපාර්තමේන්තුවේ කාර්යභාරයක් වේ.

දැක්ම හා මෙහෙවර

### 1.2 දැක්ම

තිරසාර රාජු මූල්‍ය ප්‍රතිපත්තියක් ස්ථාපිතවීම සහතික කිරීම


### 1.3 මෙහෙවර

රජයේ පුළුල් සංවර්ධන ක්‍රියාරාමුව ක්‍රුල රාජු මූල්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම

### 1.4 කාර්යයන්

- පොදුගලික, රාජු සහ ජාත්‍යන්තර නියෝජිතයන් සම්බන්ධීකරණය කරමින් මැදිකාලීන අයවැය රාමුවක් ක්‍රුල රාජු මූල්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම;
- බදු ප්‍රතිපත්ති සහ රේට අදාළ අනෙකුත් අණපනත් සකස් කිරීම (තිරුබදු සහ විශේෂ වෙළඳ හාන්ඩ බද්ද හැර);
- රාජු ආදායම් සහ ලැබීම් ඇතුළත්ව රාජු මූල්‍ය පෙළගැස්ම සහ රාජු මූල්‍ය ක්‍රියාකාරීත්වය කළමනාකරණය සහ නිරික්ෂණය;
- සියලුම වාර්තාකරණයන් ඇතුළත්ව 2003 අංක 03 දරන රාජු මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත ක්‍රියාත්මක කිරීම.

## 1.5 සංවිධාන ව්‍යුහය - 2017



## 2.0 රාජ්‍ය මූල්‍ය ප්‍රවණකාවයන් - 2017

### 2.1 සමාලෝචනය

2017 වසරේ රාජ්‍ය මූල්‍ය ඒකාගුතා ක්‍රියාවලිය, අයවැය හිගය සහ රාජ්‍ය තොය ප්‍රමාණය අඩුකර ගැනීම අරමුණු කොටගෙන රාජ්‍ය ආදායම ඉහළ නාවා ගැනීමත් සමගින් රාජ්‍ය වියදම් පාලනය කර ගත හැකි මට්ටමකට තාර්කිකරණය කිරීම දෙසට කේත්දුගත වී ඇත. ඒ හේතුවෙන් 2016 වසරේ ද.දේ.නි. යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 12.3 ක් ලෙස පැවති බඳු ආදායම 2017 වසරේ ද.දේ.නි. ප්‍රතිගතයක් ලෙස සියයට 12.6 ක් දක්වා ප්‍රතිගතාංක 0.3 කින් ඉහළ ගොස් ඇති අතර මේ සඳහා එකතු කළ අයය මත වන බඳු අනුපාතය සියයට 11 සිට සියයට 15 දක්වා තැවත ඉහළ දැමීම සහ අනෙකුත් බඳු සංශෝධන හේතු වී ඇත. රාජ්‍ය මූල්‍ය ඒකාගුතා ක්‍රියාවලියේ ආදායම් ඉලක්කයන් ලාඟා කර ගැනීමට සිදු කරනු ලැබූ බඳු ප්‍රතිසංස්කරණයන් වන බඳු පදනම ප්‍රථිලිපිටියෙන් නිර්මාණය කිරීම, බඳු අනුකූලතාවය සහ බඳු පරිපාලනය ගක්තිමත් කිරීම, බඳු නිදහස් කිරීම තාර්කිකරණය කිරීම සඳහා හිතකරව බලපා ඇත. මෙම බඳු ප්‍රතිසංස්කරණයන් 2017 වසරේ එකතු කළ අයය මත වන බඳු ආදායම සියයට 56.5 කින් සැලකිය යුතු ඉහළයාම සඳහා උපකාරී වී ඇත. කෙසේ ව්වද, 2017 වසරේ ද.දේ.නි. යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 1.2 ක්ව පැවති බඳු නොවන ආදායම ප්‍රතිගතාංක 0.7 කින් පහළ යාම පෙන්නුම් කරමින් 2016 වසරේ ද.දේ.නි. යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 14.2 ක් පැවති සමස්ත ආදායම 2017 වසරේ දී සියයට 13.8 ක් දක්වා ප්‍රතිගතාංක 0.4 කින් පහළ යන ලදී. මෙම බඳු නොවන ආදායම පහළ යාමත් සමග පොලී ගෙවීම වියදම් ඉහළ යාම සහ ආපදා සහනාධාර හේතුකොට ගෙන 2016 වසරේ සියයට 5.4 ක් පැවති අයවැය හිගය 2017 වසරේ ද.දේ.නි. යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 5.5 ක් දක්වා ආන්තිකව ප්‍රසාරණය වී ඇත.


#### 2.1 වගුව : රාජ්‍ය ආදායමේ සාරාංශය

රු.මිල.

අයිතමය	2014	2015	2016	2017 (කාවකාලීක)
මුළු ආදායම සහ පුදාන	<b>1,204,621</b>	<b>1,460,892</b>	<b>1,693,557</b>	<b>1,839,562</b>
මුළු ආදායම	<b>1,195,206</b>	<b>1,454,878</b>	<b>1,686,061</b>	<b>1,831,531</b>
බඳු ආදායම	1,050,362	1,355,779	1,463,689	1,670,178
ආදායම් බඳු	198,115	262,583	258,857	274,562
හාන්ඩ හා සේවා මත බඳු	615,832	803,798	841,967	1,025,799
විදේශ වෙළෙඳාම මත බඳු	236,415	289,398	362,865	369,817
බඳු නොවන ආදායම	144,844	99,099	222,372	161,353
<b>පුදාන</b>	<b>9,415</b>	<b>6,014</b>	<b>7,496</b>	<b>8,031</b>
<b>ද.දේ.නි.ප්‍රතිගතයක් ලෙස</b>				
ආදායම සහ පුදාන	<b>11.6</b>	<b>13.3</b>	<b>14.2</b>	<b>13.8</b>
මුළු ආදායම	<b>11.5</b>	<b>13.3</b>	<b>14.2</b>	<b>13.8</b>
බඳු ආදායම	10.1	12.4	12.3	12.6
බඳු නොවන ආදායම	1.4	0.9	1.9	1.2
<b>පුදාන</b>	<b>0.1</b>	<b>0.1</b>	<b>0.1</b>	<b>0.1</b>

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

## රුපසටහන 2.1 : රාජ්‍ය ආදායම



## 2.2 රජයේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග

2017 වසරේ රජය විසින් රාජ්‍ය මූල්‍ය ඒකාගුතා ක්‍රියාවලිය සමගින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග රසක් ගන්නා ලදී. ඒ අනුව, මධ්‍යකාලීනව 2017 වසරේ දී සංශ්‍යුත් සහ වකු බඳු අතර පවතින පරතරය පියවීම සඳහා බඳු ප්‍රතිසංස්කරණ කිහිපයක් තව දුරටත් ක්‍රියාත්මක කරන ලදී. රජය විසින් 2017 අංක 24 දරන නව දේශීය ආදායම පනත, 2017 වසරේ ඔක්තෝබර් මස නීතිගත කළ අතර එය 2018 වසරේ අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වේ. මෙම නව දේශීය ආදායම් බඳු පනත මගින් ආදායම් බඳු පදනම පූජ්‍යාලිල් කිරීමට සහ බඳු පරිපාලනය ගක්තිමත් කිරීම කුළුන් සංශ්‍යුත් බඳු ආදායම ඉහළ නැවීමට අපේක්ෂා කෙරේ. මෙයට අම්තරව, වාහන ආනයනය කරන අවස්ථාවේ දී ගෙවිය යුතු ලෙස ආර්ථික සේවා ගාස්තුවක් පැනවීම සහ 2017 වසරේ අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්තුවකට රු. මිලියන 50 සිට කාර්තුවකට රු. මිලියන 12.5 දක්වා ආර්ථික සේවා ගාස්තු බද්දට යටත් වන සීමාව අඩු කරන ලදී. ජාතිය ගොඩැනුගීමේ බඳු යටතේ ඉදිකිරීම කොන්ත්‍රාත්කරුවන්, සංවාරක නියෝගීත සේවාවන් සහ පදිංචිය සඳහා නිවාස සංකීරණ විකිණීම යනාදිය මත පනවා තිබු බඳු නිදහස් කිරීම ඉවත් කරන ලද අතර එවා ජාතිය ගොඩැනුගීමේ බද්ද යටතට ගෙන එන ලදී. නැවී සහ ගුවන් මගින් මත පනවා තිබු විගමන බද්ද ඇමරිකානු බොලර් 50 දක්වා ඉහළ නංවන ලදී. ආදායමේ කාන්දුවීම් වළක්වා ගැනීමට මධ්‍යසාර මත වූ බඳු පදනම, සම්මත සැරු ප්‍රමාණය වෙනුවට මධ්‍යසාර පරිමාව මත පදනම් වූ බඳු පදනමකට සංශේෂනය කළ අතර මධ්‍යසාර නිෂ්පාදනය සඳහා හාවිතා කරනු ලබන අමු ද්‍රව්‍ය නිෂ්පාදන බද්ද යටතට ගෙන එන ලදී. මෝටර් වාහන මත පනවා තිබු නිෂ්පාදන බද්ද ඉහළ නංවන ලද අතර ආදායම අඩුවීම වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග රසක් හඳුන්වා දෙන ලදී. 2017 වසරේ දී ද බඳු පරිපාලනය ගක්තිමත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්වයංක්‍රීයකරණ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යන ලදී.

රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් "2025 දක්ම" යටතෙහි දක්වා ඇති අරමුණු ලගාකර ගැනීමට සහ රජයේ මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට සහාය වනු ඇත. ඒ අනුව, 2022 වසර වනවිට රාජ්‍ය ආදායම ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 17 කට වඩා ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ. රාජ්‍ය ආදායමේ මෙම වර්ධනය අනෙකුත් ප්‍රධාන රාජ්‍ය මූල්‍ය අරමුණු වන ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස අයවැය නිගය 2020 - 2022 කාලසීමාව කුළ සියයට 3.5 ක් දක්වා අඩු කිරීම, මධ්‍යම රජයේ ගෙය ප්‍රමාණය 2020 වසර වනවිට ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 69 ක් දක්වා පහත හෙලීම සහ ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආයෝජන සියයට 5.5 ක මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වනු ඇත.

## වගුව 2.2 : විශේෂ සටහන

ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග -2017

ක්‍රියාත්මක දිනය	ක්‍රියාමාර්ග
	<b>නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්ද</b>
2017.06.10	රාජ්‍ය සේවකයන් උදෙසා අනුග්‍රාහක බලපත්‍රමත දේශීය වශයෙන් නිෂ්පාදිත හෝ ආනයනික මෝටර් වාහන උදෙසා නිෂ්පාදන බදු සහනය සංශෝධනය කරන ලදී.
2017.06.19	ලතුරු පළාත් සහා වාරයේ පළමුවර මන්ත්‍රීවරුන් හට අනුග්‍රාහක බලපත්‍ර මත මෝටර් රථ ආනයනය සඳහා නිෂ්පාදන බදු සහනය ප්‍රදානය කරන ලදී.
2017.07.12	විදේශ දුත් සේවාවල සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් උදෙසා දේශීයව නිෂ්පාදනය කළ හෝ ආනයනික මෝටර් රථ මිලට ගැනීම සඳහා වූ නිෂ්පාදන බදු සහනය සංශෝධනය කරන ලදී.
2017.08.18	කුඩා චක්රල සහ තනි කැබේ රථ මත වූ නිෂ්පාදන බදු ඉවත් කරන ලදී. එන්පින් ධාරිතාවය 150 ට අඩු යතුරු පැදි සඳහා වූ වට්තාකම මත ගෙවන ලද 90% ක නිෂ්පාදන බදු ප්‍රතිශතයක්ද ඉවත් කරන ලදී.
2017.11.10	2018 අයවැය යෝජනා වලට අනුව සුරාබද්දට යටත්වන අයිතමයන් සඳහා වූ නිෂ්පාදන බදු සංශෝධනය කරන ලදී.
2017.11.15	2018 අයවැය යෝජනා වලට පෙර විවෘත කරන ලද ගෙවර ලිපි සම්බන්ධයෙන් වූ වාහන උදෙසා 2017 නොවැම්බර් 09 ට පෙර පැවති නිෂ්පාදන බදු අනුපාතය අදාළ කරන ලදී.
2017.11.16	ඇල්ක් තත්වයේ පරිසර හිතකාමී විදුලි මෝටර් රථ සඳහා ලබාදෙන ලද නිෂ්පාදන බදු සහනය වසරකට අඩු පැරණි එවැනි තත්වයේ මෝටර් රථ සඳහාද හඳුන්වා දෙන ලදී.
2017.11.16	2018 අයවැයට පෙර ගෙවර ලිපි විවෘත කරන වාහන සඳහා වෙනස් කරන ලද බදු ප්‍රතිශතයන් අය කිරීමෙන් තිබූ යුතු නිෂ්පාදන බදු සංශෝධනය කරන ලදී.
2017.11.23	දේශීයව එකලස් කරන ලද මෝටර් වාහන උදෙසා වූ සහනදායී නිෂ්පාදන බදු ප්‍රතිශතය 40 සිට 30 දක්වා අඩු කරන ලදී.
	<b>සුරාබදු ආයුරා පනත</b>
2017.01.01	මධ්‍යසාර, ගබඩාකර කැබේමේදී හා ප්‍රවාහනයේදී සිදුවන වාෂ්පවීම හා කාන්දුවීම මගින් සිදුවන හානි සඳහා ලබාදෙනු ලබන දීමනාව අඩු කරන ලදී.
2017.01.01	වාර්ෂික මධ්‍යසාර බලපත්‍ර ගාස්තු සංශෝධනය කරන ලදී.
2017.01.01	බෝතල් කළ රා සඳහා වූ නිෂ්පාදන බද්ද රු.30 සිට 50 දක්වා ඉහළ දමන ලදී.
2017.01.01	දේශීය වශයෙන් නිෂ්පාදිත බෝතල් කළ රා වෙනුවෙන් රු.100,000 ක බලපත්‍ර ගාස්තුවක් සහ විකිණුම් මත රු. 50,000 ක ගාස්තුවක් හඳුන්වා දෙන ලදී.
2017.07.28	විදේශීය මත්පැන් ආනයනය සඳහා වූ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සරල කරන ලදී.
2017.08.01	පානිය නොවන ස්ලේතු තොග ලිටර් ආනයනය කිරීමේදී රු. 25 ක නිෂ්පාදන බද්දක් 2017.08.01 දින සිට පනවන ලදී.
2017.11.10	පානිය නොවන ස්ලේතු ශ්‍රී ලංකාවට ආනයනයේදී කිලෝගුම්යක් සඳහා රු. 15 ක නිෂ්පාදන බද්දක් පනවන ලදී.

2017.11.10	මධ්‍යසාර බදු අයකිරීමේ පදනම ලිවරයක් උදෙසා පරීක්ෂා කර බැලීමේදී යන පදනම මධ්‍යසාර ධාරිතාවය ලෙස සංශෝධනය කරන ලදී.
2017.11.09	ඉක්ෂූපාත, බඩුවැඩු, සහල් සහ පළතුරු යන අමුදව්‍ය නිෂ්පාදන බදු සඳහා අදාළ කරන ලදී.
2017.11.10	අමුදව්‍ය මත නිෂ්පාදන බදු පනවන ලදී.
2017.12.19	පානිය නොවන ස්ථීතු කිලෝග්‍රෑමයක් සඳහා රු. 15 ක නිෂ්පාදන බද්දක් පනවන ලදී.
	<b>මුද්දර බදු</b>
2017.02.21	මෝටර් වාහන වර්ගයන් අනුව රක්ෂණ ගිවිසුම් වලදී, කල්බදු ගිවිසුම් වලදී හා කුලී සින්නක්කර ගිවිසුම් වලදී අයකරනු ලබන මුද්දර ගාස්තු විශේෂිත ඉලක්කර බදු පනවන ලදී.
	<b>වරාය සහ ගුවන්තොටාවුපල සංවර්ධන බදු ( PAL )</b>
2017.12.14	බල ගැන්වීම අවශ්‍ය නොවන ගුවන් ක්‍රිඩා සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු හා නෑව් 253 ක පමණ වරාය හා ගුවන්තොටාවුපල සංවර්ධන බදු ගුවන් කරන ලදී.
	මෝටර් මගින් ක්‍රියාත්මක නොවන ජල ක්‍රිඩා උපකරණ වල වරාය හා ගුවන්තොටාවුපල සංවර්ධන බදු ගුවන් කරන ලදී.
	<b>සෙස් බදු</b>
2017.03.22	සලකුණු නොමැති වයර් ආවරණ, තාපයෙන් මැඩීම, තාපයෙන් ඇදීම හෝ තෙරිම් හැර තවදුරටත් නොසැකසු වානේ දඩු සහ පොලු වර්ග සහ රේඛිය අඩු සනන්වයෙන් යුතු පොලී එකිනෙක් සෙස් බද්දෙන් නිදහස් කරන ලදී.
2017.08.02	තිරිගු පිටි මත සෙස් බදු කිලෝග්‍රෑමයකට රු. 15 ලෙස අඩු කරන ලදී.
2017.08.27	හඳුනාගත් අයිතම 253 මත සෙස් බදු සංශෝධනය කරන ලදී
	<b>ආර්ථික සේවා ගාස්තු ( ESC )</b>
2017.04.01	වාහන ආනයනය කරනු ලබන මොහොත පදනම්ව ආර්ථික සේවා ගාස්තු අයකිරීම හඳුන්වා දීම හා ආර්ථික සේවා ගාස්තු කාර්යාලයකට රු. මිලියන 50 සිට 12.5 දක්වා අඩුකරන ලදී.
	<b>ජාතිය ගොඩනැගීමේ බදු</b>
2017.08.01	පහත දැක්වෙන නිදහස් තීරීමේ ගුවන් කරන ලදී
	ජාත්‍යන්තර ප්‍රවාහන සේවා සැපයීම වෙනුවෙන් අදාළ වන්නා තු බදු ඒවා ශ්‍රී ලංකා ගුවන් සමාගම, මිහින් ලංකා පුද්ගලික ආයතනය හෝ ශ්‍රී ලංකා කේටරින් සේවා සමාගම වෙත නියෝග්‍ය සිම් වන වට.
	ලංකා සතොස හා ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය විසින් සපයනු ලබන ඕනෑම හාන්චියක් හෝ සේවාවක් සම්බන්ධ
	කොන්ත්‍රාත් කරුවන්ගේ ඉදිකිරීම සේවා
	ගුවන් ගමන් නියෝගීතයෙක රට ඇතුළත සංවාර සම්බන්ධයෙන් සඳහා වන ගෙවීම විදේශ ව්‍යාවහාර මුදල් වලින් බැංකුවක් හරහා සිදු කරනු ලබන අවස්ථාවන්හි දේශීය බදු නිවාස විකුණුම් මත
	පහත දැක්වෙන අයිතම ජාතිය ගොඩනැගීමේ බදු වලින් නිදහස් කරන ලදී.
	විදේශීය සන්නිවේදන ද්වාර ක්‍රියාකරුවන් මාර්ගයෙන් දේශීය ක්‍රියාකරුවන් වෙත සපයනු ලබන ජාත්‍යන්තර සන්නිවේදන සේවාවන්
	මුදිත පොත්, සගරා, පර්නල් හෝ වාර ප්‍රකාශන
	<b>සුරය පැනැල සහ ර්ට අදාළ උපකරණ</b>
	<b>ආනයන තීරු බදු</b>
2017.01.07	සහල් සඳහා වන ජාතික උප බෙදීම සංයෝගීත වර්ගීකරණ ඇති කරන ලදී.

2017.02.01	යිසල් ලිටරටයක් සඳහා රු. 3.00 ක සහ පෙවුල් ලිටරයක් සඳහා රු. 10.00 ක තීරු බදු අත්හැරීමක් ලබාදෙන ලදී.
2017.02.17	දේශීය ව්‍යාපර සඳහා පහසුකම් සැපයීම උදෙසා හඳුනාගත් අයිතමයන් සඳහා තීරු බදු සංශෝධනයක් සිදු කරන ලදී.
2017.03.15	ඇගෙලම් නිෂ්පාදනය සහ අපනයනය කිරීමේ කටයුතු වල තතරව සිටින කර්මාන්තයේ නිරත ව්‍යාපාර විසින් තීරුබදු වලින් නිදහස් යෝජනා ක්‍රමයක් යටතේ කොන්දේසි සහිතව ආනයනය කරන ලද යන්තු හා උපකරණ අපහරණය කිරීමේදී රේගු වට්නාකම නිර්ණය කිරීම සඳහා ක්‍රමවේදයක් ප්‍රකාශ කරන ලදී.
2017.07.08	කිරීමි සඳහා තීරු බදු අත්හැරීම කිලෝගුමයකට රු. 223.00 දක්වා ඉහළ දමන ලදී.
2017.08.02	තිරිගු පිටි සඳහා තීරුබදු අත්හැරීම කිලෝගුමයකට රු.6.00 දක්වා වැඩි කරන ලදී.
2017.08.12	තොරාගත් සංයෝජිත වර්ගිකරණ නිර්වචනයන් සංශෝධනය කරන ලද අතර නව ජාතික උප බෙදීම් සංයෝජිත වර්ගිකරණ ඇති කරන ලදී.
2017.08.14	කොන්දේසිගත පදනම මත බදු නිදහස් කිරීමේ අනුමත යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරන ලද මෝටර් වාහන අපහරණය සඳහා රේගු වට්නාකම තීර්ණය කිරීමේ නියෝග නිතින් කරන ලදී.
2017.09.17	දේශීය කර්මාන්ත සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමුදව්‍ය, දුනු කොළ නිෂ්පාදනය සඳහා වන වානේ දුඩු සහ පොලු වර්ග සහ ප්‍රමිතියෙන් යුත් ගොඩනැගිලි තැනීම සඳහා යොදා ගන්නා වානේ මත වූ ආනයන බදු නිදහස් කරන ලදී.
	ප්‍රාථමික ස්වරුපවලින් ඇති බහු අවයවිත,සේයා බෝංච්,ටයර්,වානේ, බෝල බොයාරිං, ස්පාක් ප්ලග් සහ බැටරි සඳහා අදාළ තීරු බදු සංශෝධනය කරන ලදී.
	විම අතුරන බට වලින් සාදන ලද පලනුරු, ලෝහමය කැන් සඳහා හාවිත කරන මුඩි සහ කොන්ක්ටිට් මිශ්‍රණ රථ යනාදිය සඳහා නව ජාතික උපබෙදුම් සංයෝජිත වර්ගිකරණයක් ඇති කරන ලදී.
	කර්මාන්ත කරුවන්ගේ ඉල්ලීම් සහ තීරණ ගැනීමේ කාර්යක්ෂමතාවය සඳහා තොරාගත් සංයෝජිත වර්ගිකරණ විස්තරයන් හා නව උපබෙදුම් සංයෝජිත වර්ගිකරණයන් නිර්මාණය කිරීම සංශෝධනය කරන ලදී.
	2018 අයවැය යෝජනා අනුව පහත සංශෝධන සිදු කරන ලදී.
	ආනයනික තීරු බදු නිදහස් කිරීම හා සහනයන් සංශෝධනය කරන ලදී.
	ආනයනික තීරු බදු සංයෝජිත වර්ගිකරණය සංශෝධනය කරන ලදී
	ලෝක රේගු සංවිධානයේ තීරණයකයන්ට ගැලපෙන ලෙස ජාතික උප බෙදුම් සංයෝජිත වර්ගිකරණය සමඟ 2017 රේගු සංයෝජිත වර්ගිකරණයට අවශ්‍ය ගැලපුම් සහ සංශෝධනයන් සිදු කරන ලදී.
2017.01.07	විශේෂිත වෙළඳ හාන්ච් බද්ද කැකුල්,නාඩු සහ සම්බා යන සහල් සඳහා විශේෂ කිලෝගුමයට රු. 15 ක විශේෂ වෙළඳ හාන්ච් බද්දක් පනවන ලදී.
2017.01.19	දේශීය පොල් සහ ආක්‍රිත නිෂ්පාදනවල දේශීය මිල ගණන් පාලනය උදෙසා එළව්ව තෙල් ආනයනය සඳහා අයකල විශේෂ වෙළඳ හාන්ච් බද්ද කිලෝගුමයකට රු.20 කින් අඩු කරන ලද අතර උම්බලකඩ්, වියලි හාල්මැස්සන්, උදු, මිරස්,කොන්තමල්ලි කහ,එළව්ව තෙල්,එදු පිටි සහ වින් මාල සඳහා අයකල විශේෂ වෙළඳ හාන්ච් බද්ද දිර්ස කරන ලදී.
2017.01.28	දින 30 ක කාලසීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි කැකුල්,නාඩු සහ සම්බා යන සහල් වර්ගයන් සඳහා කිලෝගුමටයට රු. 10 ක් වූ බදු අත්හැරීමක් ලබාදෙන ලදී.
2017.02.17	අර්තාපල් හා ලොකු එළුණු ආනයනය සඳහා අය කළ විශේෂ වෙළඳ හාන්ච් බද්ද රු. 5 කින් වැඩි කරන ලදී.

2017.02.24	එළවුල තෙල් ආනයනය සඳහා අයකළ විශේෂ වෙළඳ හාන්ච් බද්ද කිලෝගුමයට රු. 20 කින් අඩු කරන ලදී.
2017.02.27	කැකුල්,නාඩු සහ සම්බා යන සහල් වර්ගයන් සඳහා අයකළ රු. 10 ක් වූ විශේෂ වෙළඳ හාන්ච් බදු අත්හැරීම දින 30 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි දිරිස කරන ලදී.
2017.03.08	දේශීය සිනි නිෂ්පාදකයන්ට පහසුකම් සැපයීමේ අයකරන සහ දේශීය වෙළඳපලේ මිල ස්ථාවරත්වය පවත්වා ගැනීමේ අරමුණින් මැකරල් මාල, මැ වර්ගයේ ඇට, කොන්චා කඩ්ල,කවිපි, කුරක්කන්, දුමුරු/සුදු සිනි සඳහා අයකළ විශේෂ වෙළඳ හාන්ච් බද්ද මාස 06 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි දිරිස කරන ලදී.
2017.03.28	කැකුල්,නාඩු සහ සම්බා යන සහල් වර්ගයන් සඳහා අමතරව ලද විශේෂ වෙළඳ හාන්ච් බද්ද වූ රු. 10 ක බදු ප්‍රමාණය 2017 මාර්තු 31 දක්වා දිරිස කරන ලදී.
2017.04.01	සහල් සඳහා ඇතිකළ විශේෂිත වෙළඳ හාන්ච් බද්ද දින 60 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි කිලෝගුමයට රු. 5 ක් දක්වා අඩු කරන ලදී.
2017.04.02	කරවල, යෝගව, වෙබිරු, කිරිවලින් නිපදවූ තැවරුම්, සුදු එැණු , අඛත් දොඩිම, මදි, ඇපල්, උතිහාල් ඇට, කුරක්කන් පිටි, පොතු හරින ලද රටකපු, අඩ ඇට සහ ලුණු ආනයනය සඳහා අය කළ විශේෂ වෙළඳ හාන්ච් බද්ද මාස 06 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි දිරිස කරන ලදී.
2017.04.08	පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලක් ලබාදීම අරමුණු කොටගෙන මසුන්, මු ඇට,මැංගුස්ටින්, දොඩිම (වියලි), පොරස්, වෙරිස්, ඒලමිස්, කිවි පාටි සහ දොඩිම යන දැ මත අයකළ විශේෂිත වෙළඳ හාන්ච් බද්ද 2017 මැයි 08 සිට මාස 06 ක කාලයීමාවන් දක්වා දිරිස කරන ලදී.
2017.05.21	දුමුරු සහල්, කැකුල් නාඩු සහ සම්බා සඳහා රු.5.00 ක විශේෂිත වෙළඳ හාන්ච් බද්දක් පනවන ලදී.
2017.05.31	තෝරාගත් ආනයනික සහල් වර්ගයන් සඳහා පනවා ඇති රු.5.00 ක විශේෂ වෙළඳ හාන්ච් බද්ද 2017 අගෝස්තු 31 දක්වා දිරිස කරන ලදී.
2017.06.06	මාගින් ආනයනය සඳහා අයකළ විශේෂ වෙළඳ හාන්ච් බද්ද මාස හයක කාලයක් සඳහා දිරිස කරන ලද අතර සිනි ආනයනය සඳහා කිලෝගුමයකට අයකළ රු. 10 ක විශේෂ වෙළඳ හාන්ච් බද්ද රු. 10 කින් වැඩි කරන ලදී.
2017.06.07	මාඟ ආනයනය සඳහා වූ විශේෂ වෙළඳ හාන්ච් බද්ද දින 30 ක කාලයක් සඳහා කිලෝගුමයකට රු. 25.00 ක් වූ බදු අත්හැරීමක් ප්‍රදානය කරන ලදී.
2017.07.01	කැඩුණු සහල් සම්බන්ධයෙන් කිලෝගුමයකට රු. 5.00 ක විශේෂ වෙළඳ හාන්ච් බද්දක් මාස 03 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි පනවන ලදී.
2017.07.19	උම්බලකඩ, භාල්මැස්සන්.ලදු, මිරිස්, කොත්තමල්ලි, කහ,පිටි හා වින් මාල සඳහා අයකළ විශේෂ වෙළඳ හාන්ච් බද්ද මාස 06 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි දිරිස කරන ලදී.
2017.07.27	දුමුරු සහල්,කැකුල්, නාඩු සහ සම්බා සඳහා අයකළ විශේෂ වෙළඳ හාන්ච් බද්ද කිලෝගුමයට ගත 25 කින් අඩු කරන ලදී.
2017.08.01	තලපත් සහ කොප්පරා මාල සඳහා අයකළ විශේෂ වෙළඳ හාන්ච් බද්ද මාස 03 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි කිලෝගුමයකට රු. 25.00 දක්වා අඩු කරන ලදී. තිරිග සඳහා මාස 06 ක කාලයීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි කිලෝගුමයකට රු. 10 ක විශේෂ වෙළඳ හාන්ච් බද්දක් පනවන ලදී.
2017.08.02	කැඩුණු සහල් සම්බන්ධයෙන්වූ විශේෂිත වෙළඳ හාන්ච් බද්ද ගත 25 දක්වා අඩු කරන ලදී.
2017.08.16	සුදු සිනි සඳහා විශේෂ වෙළඳ හාන්ච් බද්ද කිලෝගුමයකට රු. 33.00 දක්වා මාස 06 ක කාල පරිවිෂේදයක් සඳහා වැඩි කරන ලදී.
2017.08.17	අර්තාපල්, ලොකු එැණු සහ පරිප්පු සඳහා අයකළ විශේෂ වෙළඳ හාන්ච් බද්ද මාස 06 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි දිරිස කරන ලදී.
2017.08.24	එළවුල තෙල් ආනයනය සඳහා අයකළ විශේෂ වෙළඳ හාන්ච් බද්ද මාස 04 ක

	<b>කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි දීර්සන කරන ලදී.</b>
2017.09.08	මැකරල්(මාලු), මැයි වර්ගයේ ඇට, කොළඹ කඩිල, ක්‍රිඩ්, සහ කුරක්කන් සඳහා අයකළ විශේෂ වෙළඳ හාණ්ඩ බද්ද මාස 06 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි දීර්සන කරන ලදී.
2017.10.02	කරවල, යෝගවි,බටර ඇතුළුව අයිතම 12 ක් සඳහා අය කළ විශේෂ වෙළඳ හාණ්ඩ බද්ද මාස 06 ක කාලයක් සඳහා දීර්සන කරන ලදී.
2017.11.01	තලපත් සහ කොප්පරා මාලි සඳහා අයකළ විශේෂ වෙළඳ හාණ්ඩ බද්ද කිලෝගුමයට රු. 75 හෝ සියයට 10 යන දෙකන් වැඩි අගය දක්වා ඉහල නාවන ලදී.
2017.11.08	මාලි, මුං ඇට, මැයි වියලි දොඩම්, පෙයාරස්, වෙරි, ජේලමස්, කිවිපාටි, සහ දොඩම් යන හාණ්ඩ සඳහා අයකළ විශේෂිත වෙළඳ හාණ්ඩ බද්ද මාස 06 ක කාලයක් සඳහා දීර්සන කරන ලදී.
2017.11.09	හාල්මැස්සන්,කරවල,අල සහ ලොකු එළැණු සඳහා පනවන ලද විශේෂිත වෙළඳ හාණ්ඩ බද්ද අඩු කරන ලදී.
2017.11.21	රතු එළැණු , රට ඉදි, වියලි මේදී, සූමුරු බේජ, මහදුරු බේජ සහ මාගරින් ආනයනය සඳහා අයකළ විශේෂිත වෙළඳ හාණ්ඩ බද්ද දීර්සන කරන ලදී.
2017.12.14	කොප්පරා තලපත් හා තොරා මාලි ආනයනය මත පනවන ලද විශේෂිත වෙළඳ හාණ්ඩ බද්ද කිලෝගුමයකට රු. 25 දක්වා අඩු කරන ලදී.
2017.12.15	එළවුල තෙල් මත පනවන ලද විශේෂිත වෙළඳ හාණ්ඩ බද්ද අයවැයට පෙර පැවති ප්‍රතිශතය දක්වා වැඩි කරන ලදී.
<b>අනිකුත් බදු සහ ගාස්තු</b>	
2017.01.01	අපගමන බදු ප්‍රතිශතය ගුවන් හා නැව් මගින් යන දෙපාර්ශවය සඳහාම ඇමරිකානු බ්‍රි.50 දක්වා ඉහල දමන ලදී.
2017.09.01	අන්තර්ජාල සේවා මත විදුලි සංදේශ බදු අයකිරීම ඉවත් කරන ලදී.
2017.11.08	වෙළිනාවන, විතුපට සහ වෙළඳ දැන්වීම් සඳහා වන බදු සංශෝධනය කරන ලදී.
<b>පරිපාලනමය ගාස්තු</b>	
2017.01.09	හුමිකෙල් සඳහා වන සිල්ලර මිල ගණන් ලිටරයකට රු. 44.00 දක්වා රු. 5.00 කින් පහත දමන ලදී.
2017.04.27	තොරාගත් පාරිභෝගික හාණ්ඩ සම්බන්ධයෙන් උපරිම මිල සීමාවක් පනවන ලදී
2017.02.08	සහල් සඳහා උපරිම මිල සීමාවක් පනවන ලදී.
2017.02.17	දේශීය නිපදවන සහ ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර සීමාවක් පනවන ලදී.
2017.09.26	කිලෝගුම 12.5 ක ගහස්ථ ගැස් සිලින්චරයක මිල රු. 1,431.00 දක්වා රු. 110.00 කින් ඉහල දමන ලදී.

### වගුව 2.3 ඇස්තමේන්තුගත හා තත්ත්ව ආදායම - 2017

අයිතමය	ඇස්තමේන්තු	තත්ත්ව	අපගමනය	රු.මලි.
<b>මුළු ආදායම</b>	<b>2,010,300</b>	<b>1,831,531</b>	<b>-178,769</b>	
<b>බඳ ආදායම</b>	<b>1,827,000</b>	<b>1,670,178</b>	<b>-156,822</b>	
<b>දේශීය ආදායම දෙපාර්තමේන්තුව</b>				
ආදායම් සහ ලාභ මත බදු	334,550	274,562	-59,988	
එකතු කළ අය මත බදු - දේශීය (ගුද්ධ)	232,000	275,346	43,346	
ජාතිය ගොඩනැගීමේ බදු (දේශීය)	42,000	49,715	7,715	
උප එකතුව	<b>608,550</b>	<b>599,623</b>	<b>-8,927</b>	
<b>රේගු දෙපාර්තමේන්තුව</b>				
ආනයන බදු	165,000	136,501	-28,499	
එකතු කළ අය මත බදු - ආනයන (ගුද්ධ)	148,000	168,393	20,393	
ජාතිය ගොඩනැගීමේ බදු - ආනයන	24,000	19,320	-4,680	
වරාය ගුවන්තොටපොල සංවර්ධන බදු	106,000	102,360	-3,640	
සෙස් බදු	60,000	59,554	-446	
විශේෂ වෙළඳ නාණ්ඩ බදු	65,000	71,402	6,402	
නිෂ්පාදන (විශේෂ විධිවිධාන බදු)	404,000	356,240	-47,760	
දුම්වැටි	105,000	85,956	-19,044	
බනිජ තෙල	55,000	73,983	18,983	
මෝටර වාහන සහ අනෙකුත්	244,000	196,301	-47,699	
උප එකතුව	<b>972,000</b>	<b>913,770</b>	<b>-58,230</b>	
<b>සුරාබදු දෙපාර්තමේන්තුව</b>				
මත්පැන්/දුම්කොල	175,035	113,260	-61,775	
උප එකතුව	<b>175,035</b>	<b>113,260</b>	<b>-61,775</b>	
<b>අනෙකුත්</b>				
විදුලි සංදේශ බද්ද	43,000	33,399	-9,601	
බලපත්‍ර ගාස්තු සහ අනෙකුත්	28,415	10,126	-18,289	
උප එකතුව	<b>71,415</b>	<b>43,525</b>	<b>-27,890</b>	
<b>බඳ නොවන ආදායම</b>	<b>183,300</b>	<b>161,353</b>	<b>-21,947</b>	

මූලික පිළිබඳ අනුමත දෙපාර්තමේන්තුව : රාජ්‍ය මූලික ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව


### 2.3 රාජ්‍ය ආදායම් ප්‍රවණතා

රජය විසින් ගනු ලැබූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග පිළිබඳ කරමින් 2016 වසරේ ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 12.3 ක් ලෙස පැවති බදු ආදායම 2017 වසරේ දී සියයට 12.6 ක් දක්වා වර්ධනය වී ඇත. කෙසේ වුවද, 2016 වසරේ දී ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 14.2 ක් පැවති සමස්ත රාජ්‍ය ආදායම 2017 වසරේ දී ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 13.8 ක් දක්වා අඩු වූ අතර මේ සඳහා 2016 වසරේ දී සියයට 1.9 ක්ව පැවති බදු නොවන ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 1.2 ක් දක්වා පහළයාම හේතු වී ඇත.


නාමික වශයෙන් ගත්කළ, රු. බ්ලියන 2,010.3 ක් වන ඇස්තමේන්තු ගත ආදායමට සාපේක්ෂව 2016 වසරේ දී රු. බ්ලියන 1686.1 ක්ව පැවති සමස්ත ආදායම 2017 වසරේ දී රු. බ්ලියන 1831.5 ක් දක්වා සියයට 8.6 කින් වර්ධනය වී ඇත. රු. බ්ලියන 1,827.0 ක් වන ඇස්තමේන්තු ගත බදු ආදායම 2016

වසරේදී රු. ඩිලියන 1463.7 ක් වූ අතර 2017 වසරේදී රු. ඩිලියන 1670.2 ක් දක්වා සියයට 14.1 කින් ඉහළ ගොස් ඇත. කෙසේ වුවද, රු. ඩිලියන 183.3 ක් වන ඇස්තමේන්තුගත බදු නොවන ආදායම 2016 වසරේදී රු. ඩිලියන 222.4 ක් පැවති අතර 2017 වසරේදී රු. ඩිලියන 161.3 ක් දක්වා සියයට 27.4 කින් අඩු වී ඇත.

**රුපසටහන 2.2 : රාජ්‍ය ආදායම 2010 - 2017**



**රුපසටහන 2.3 : බදු ආදායමේ සංශෝධනය - 2017**



## 2.4 වගව : රුප්‍ර ආදායම

රු.ල.ං.

අයිතමය	2012	2013	2014	2015	2016	2017 (කාවකාලික)
<b>බදු ආදායම</b>	<b>908,915</b>	<b>1,005,895</b>	<b>1,050,362</b>	<b>1,355,779</b>	<b>1,463,689</b>	<b>1,670,178</b>
ආදායම් බදු	172,594	205,666	198,115	262,583	258,857	274,562
එකතු කළ අය මත බදු	229,604	250,523	275,350	219,700	283,470	443,739
ජාතිය ගොඩනැගීමේ බදු	38,736	40,937	44,583	45,004	57,424	69,035
නිෂ්පාදන බදු	223,960	250,700	256,690	497,623	454,952	469,454
ආහාරය බදු	80,155	83,123	81,108	132,189	156,487	136,501
වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු	70,111	61,987	68,646	58,644	88,823	102,360
විශේෂ වෙළඳ භාණ්ඩ බදු	33,666	46,705	47,953	52,276	55,825	71,402
අනෙකුත්	60,089	66,255	77,917	87,760	107,851	103,125
<b>බදු නොවන ආදායම</b>	<b>142,547</b>	<b>131,552</b>	<b>144,844</b>	<b>99,099</b>	<b>222,372</b>	<b>161,353</b>
පොලී/කුලී	11,686	11,995	13,647	7,321	15,806	11,845
ලාභ සහ ලාභාංග	46,761	35,169	46,814	29,798	108,160	53,998
විකුණුම් සහ ගාස්තු	26,019	40,720	35,499	44,632	72,606	66,575
සමාජ ආරක්ෂණ දායකත්වය	11,738	15,145	14,919	15,213	18,046	22,940
මහ බැංකු පැවරුම්	43,000	26,350	11,500	-	5,000	-
අනෙකුත්	3,343	2,173	22,466	2,135	2,754	5,995
<b>මුළු ආදායම</b>	<b>1,051,462</b>	<b>1,137,447</b>	<b>1,195,206</b>	<b>1,454,878</b>	<b>1,686,061</b>	<b>1,831,531</b>
ද.දේ.නි.ප්‍රතිතෙකයක් ලෙස						
<b>බදු ආදායම</b>	<b>10.4</b>	<b>10.5</b>	<b>10.1</b>	<b>12.4</b>	<b>12.3</b>	<b>12.6</b>
ආදායම් බදු	2.0	2.1	1.9	2.4	2.2	2.1
එකතු කළ අය මත බදු	2.6	2.6	2.7	2.0	2.4	3.3
ජාතිය ගොඩනැගීමේ බදු	0.4	0.4	0.4	0.4	0.5	0.5
නිෂ්පාදන බදු	2.6	2.6	2.5	4.5	3.8	3.5
ආහාරය බදු	0.9	0.9	0.8	1.2	1.3	1.0
වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු	0.8	0.6	0.7	0.5	0.7	0.8
විශේෂ වෙළඳ භාණ්ඩ බදු	0.4	0.5	0.5	0.5	0.5	0.5
අනෙකුත්	0.7	0.7	0.8	0.8	0.9	0.8
<b>බදු නොවන ආදායම</b>	<b>1.6</b>	<b>1.4</b>	<b>1.4</b>	<b>0.9</b>	<b>1.9</b>	<b>1.2</b>
පොලී/කුලී	0.1	0.1	0.1	0.1	0.1	0.1
ලාභ සහ ලාභාංග	0.5	0.4	0.5	0.3	0.9	0.4
විකුණුම් සහ ගාස්තු	0.3	0.4	0.3	0.4	0.6	0.5
සමාජ ආරක්ෂණ දායකත්වය	0.1	0.2	0.1	0.1	0.2	0.2
මහ බැංකු පැවරුම්	0.5	0.3	0.1	-	...	-
<b>මුළු ආදායම</b>	<b>12.0</b>	<b>11.9</b>	<b>11.5</b>	<b>13.3</b>	<b>14.2</b>	<b>13.8</b>

මූලාශ්‍රය: රුප්‍ර මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

.. සැලකිය යුතු නොවේ

- උච්ච නොමැති

## 2.5 වගුව : රජයේ බදු ආදායම -ප්‍රහවයන් අනුව

රු.මිල.

මූලාශ්‍රය	2016	2017 (තාවකාලික)	2017/2016 වෙනස (%)
<b>ආදායමේ බදු</b>	<b>258,857</b>	<b>274,562</b>	<b>6.1</b>
සංස්ථාපිත හා			
සංස්ථාපිත			
නොවන බදු	154,324	143,588	(7.0)
උපයන විට ගෙවීමේ බදු	28,169	32,920	16.9
ආර්ථික සේවා ගාස්තු	20,458	44,720	118.6
පොලී මත බදු	55,906	53,334	(4.6)
<b>දේශීය පරිපෝරණය මත පදනම්බු බදු</b>	<b>419,897</b>	<b>530,838</b>	<b>26.4</b>
එකතු කළ අගය මත බදු			
- දේශීය	168,134	275,346	63.8
ජාතිය ගොඩනැගීමේ බදු	39,029	49,715	27.4
- දේශීය			
පුරා බදු	120,238	113,684	(5.5)
දුම්වැටි සහ දුම්කොල			
මත බදු	88,792	86,002	(3.1)
අනෙකුත් (නිෂ්පාදන)බදු	3,704	6,091	64.4
<b>ආනයනය මත පදනම් වූ බදු</b>	<b>738,814</b>	<b>821,253</b>	<b>11.2</b>
ආනයන බදු	156,487	136,501	(12.8)
එකතු කළ අගය මත බදු			
- ආනයන	115,336	168,393	46.0
ජාතිය ගොඩනැගීමේ බදු	18,395	19,320	5.0
- ආනයන			
වරාය හා ගුවන්			
තොටුපොල සංවර්ධන			
බදු	88,823	102,360	15.2
විශේෂ වෙළෙඳ හාණ්ඩි			
බදු	55,825	71,402	27.9
සෙස් බදු	61,730	59,554	(3.5)
බනිජ තෙල් නිෂ්පාදන			
බදු	55,719	73,983	32.8
මෝටර ව්‍යුහන නිෂ්පාදන			
බදු	186,499	189,740	1.7
<b>බලපත්‍ර සහ අනෙකුත්</b>	<b>46,121</b>	<b>43,525</b>	<b>(5.6)</b>
විදුලි සංදේශ බදු	35,976	33,399	(7.2)
අනෙකුත්	10,145	10,126	(0.2)
<b>මුළු බදු ආදායම</b>	<b>1,463,689</b>	<b>1,670,178</b>	<b>14.1</b>

මූලාශ්‍රය: රාජ්‍ය මූල්‍ය පත්‍රපත්ති දෙපාර්තමේන්තුව


### 2.3.1 බදු ආදායම

#### ආදායමේ බදු

2017 වර්ෂයේ රු. බෛලියන 274.6 ක් වූ සංස්ථාපිත සහ සංස්ථාපිත නොවන බදු, උපයන විට ගෙවීමේ බදු, ආර්ථික සේවා ගාස්තු සහ පොලී ආදායම මත රඳවා ගැනීමේ බදු ඇතුළු ආදායම 2016 වර්ෂයේ දී වාර්තා කළ රු. බෛලියන 258.9 ට සාපේක්ෂව සියයට 6.1 කින් වර්ධනය විය. 2017 වර්ෂයේ සංස්ථාපිත සහ සංස්ථාපිත නොවන බදු ආදායම රු. බෛලියන 143.6 ක් දක්වා සියයට 7 කින් අඩුවිය. මේ සඳහා ප්‍රධාන වශයෙන් ආදායමේ බදු වෙනුවෙන් හිලවී කළ හැකි ආර්ථික සේවා ගාස්තු ආදායම රු. බෛලියන 44.7 ක් දක්වා සියයට 118.6 කින් වර්ධනය වීම හේතු විය. මේ අනුව 2016 වර්ෂයේ ද.දේ.නි. යෙන් සියයට 2.2 ක් වූ ආදායමේ බදු ආදායම 2017 වර්ෂයේ දී ද.දේ.නි. යෙන් සියයට 2.1 ක් දක්වා අඩුවිය. ආර්ථික සේවා ගාස්තු

ආදායම වර්ධනය සඳහා මත්වර වාහන ආනයනය කරන අවස්ථාවේ එම ආනයන මත ආර්ථික සේවා ගාස්තු පැනවීම සහ 2017 අප්‍රේල් 1 දින සිට ආර්ථික සේවා ගාස්තුවට යටත්වන පිරිවැටුම කාර්තුවකට රු. මිලියන 50 සිට රු. මිලියන 12.5 දක්වා අඩුකිරීම ප්‍රධාන වගයෙන් හේතුවිය.

රුපසටහන 2.4 : සංස්කීර්ණ බදු 2010 - 2017



## 2.6 වගුව : ආදායම බදු කාර්යසාධනය


රු.මිලි.

අයිතිවාසික	2015	2016	2017 (තාවකාලික)	වර්ධනය %
ආදායම බදු	262,583*	258,857	274,562	6.1
සංස්කීර්ණ හා සංස්කීර්ණ නොවන බදු	167,325*	154,324	143,588	-7.0
ල්පයන විවිධ ගෙවීමේ බදු	26,206	28,169	32,920	16.9
ආර්ථික සේවා ගාස්තු	6,148	20,458	44,720	118.6
පොලීය මත රඳවා ගැනීමේ බදු	62,904	55,906	53,334	(4.6)

\* රු. මිලියන 49.8 ක ප්‍රමාණ වාසි බදු දේදක් අන්තර්ගත වේ

මූලාශ්‍ර : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

## රුපසටහන 2.5 ආදායම බදු කාර්ය සාධනය



2017 වර්ෂයේදී රු. බිලියන 32.9 ක් වූ උපයන විට ගෙවීමේ බදු ආදායම 2016 වර්ෂයේ ආදායම වූ රු. බිලියන 28.1 සාපේක්ෂව සියයට 16.9 ක වර්ධනයක් පෙන්වුම් කර ඇත. මෙම කැඳී පෙනෙන වර්ධනය සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වැටුප් වර්ධනය සහ සංචාරක, තොරතුරු සන්නිවේදනය සහ වෘත්තීය සේවා වැනි ඉහළ ආදායම් සහිත අංශවල රතියා වර්ධනය මේ සඳහා හේතුවිය. කෙසේ වුවද 2017 වර්ෂයේදී රු. බිලියන 53.3 ක් වූ පොලිය මත බදු ආදායම 2016 වර්ෂයේ වාර්තා කළ රු. බිලියන 55.9 ට සාපේක්ෂව සියයට 4.6 ක පහත යාමක් පෙන්වුම් කර ඇත. මේ සඳහා හාන්චිගාර සුරක්ෂිත නිකුත්වේ අඩුවීම ප්‍රධාන වශයෙන් හේතුවිය. 2017 වර්ෂය සඳහා ඇස්තමේන්තු ගත ආදායම් බදු ඉලක්කය වූ රු. බිලියන 335 කින් සපුරා ගත හැකි වූයේ රු. බිලියන 274.6 ක් පමණි. නව දේශීය ආදායම් පනත ස්ථියාත්මක කිරීමට නොහැකිවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවිය.

### එකතු කළ අගය මත බද්ද

2016 වර්ෂයේ වාර්තා කළ රු. බිලියන 283.5 ක් වූ එකතු කළ අගය මත වූ බදු ආදායම 2017 වර්ෂයේදී රු. බිලියන 443.7 ක් දක්වා සියයට 56.5 කින් ඉහළ යන ලදී. ද.දේ.නි. යෙහි ප්‍රතිගතයක් ලෙසට එකතු කළ අගය මත බදු ආදායම 2016 වර්ෂයේදී සියයට 3.1 ක් වූ අතර, එම අගය 2016 වර්ෂයේදී 3.1 ක් වූ අතර, එය 2016 වර්ෂයේදී රජයේ මුළු ආදායමින් සියයට 19.4 සිට 2017 වර්ෂය වනවිට සමස්ත රාජ්‍ය ආදායමින් සියයට 26.6 දක්වා ඉහළ යන ලදී.


2016 වර්ෂය මැයි දී සෞඛ්‍ය සහ විදුලි සංදේශ යන අංශ සඳහා ලබාදුන් බදු සහන ඉවත් කිරීම සහ එකතු කළ අගය මත වූ බදු ආනුපාතය සියයට 11 සිට සියයට 15 දක්වා ඉහළ නැංවීම මෙම සමස්ත එකතු කළ අගය මත වූ බදු ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් බලපාන ලදී. බැංකු අංශයේ සිදු වූ ප්‍රසාරණය හේතුවෙන්, දේශීය ස්ථියාකාරකම් මත වූ එකතු කළ අගය මත බදු ආදායම 2016 වර්ෂයේදී රු. බිලියන 168.1 සිට 2017 වර්ෂය වනවිට රු. බිලියන 275.3 දක්වා සියයට 63.8 කින් ඉහළ යන ලදී. මේ සමග සමස්ත ආනයනයන් ඉහළ යැම හේතුවෙන් ආනයන මත වූ එකතු කළ අගය මත ආදායම 2016 වර්ෂයේදී රු. බිලියන 168.3 ක් වූ අතර, එය 2017 වර්ෂයේදී රු. බිලියන 276 දක්වා සියයට 46 කින් ඉහළ යන ලදී. මූල්‍ය සේවාවන්හි වූ වර්ධනය, සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා හඳුන්වා දුන් ආදායම් පාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) හේතුවෙන් බදු ගෙවීම් හා අදාළ බේල්පත් අධික්ෂණය ඉහළ යැම හේතුවෙන් 2014 වර්ෂයේ ඇස්තමේන්තුගත එකතු කළ අගය මත වූ බදු ආදායම රු. බිලියන 380 ක් වුවද, ලතා කරගත් එකතුකළ අගය මත වූ බදු ආදායම රු. බිලියන 443.7 ක් විය.

### වගුව 2.7 : එකතු කළ අගය මත බදු ආදායම

අභිජමය						2017 (කාවකාලික)
	2012	2013	2014	2015	2016	
දේශීය	112,214	124,658	140,413	131,662	168,817	<b>276,065</b>
ආනයන	120,539	126,538	136,221	89,174	115,339	168,395
<b>දළ ආදායම</b>	<b>232,753</b>	<b>251,196</b>	<b>276,634</b>	<b>220,836</b>	<b>284,156</b>	<b>444,459</b>
ආපසු ගෙවීම	3,149	439	1,284	1,136	686	720
ශුද්ධ ආදායම	229,604	250,757	275,350	219,700	283,470	443,739
ශුද්ධ ආදායම						
ද.දේ.නි. % ලෙස	2.6	2.6	2.7	2.0	2.4	3.3

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

## රුපසහන 2.6 වතු බදු 2010 - 2017 - රු. බලයන




### නිෂ්පාදන බදු


2017 වර්ෂයේදී නිෂ්පාදන බදු කුළින් ලද ආදායම 2016 වර්ෂයේදී ලද රු. බලයන 454.9 ට සාලේක්ෂව රු. බලයන 469.5 ක් දක්වා එනම් සියයට 3.2 කින් ආන්තික වශයෙන් ඉහළ ගොස් ඇත. මේ සඳහා මෝටර වාහන සහ බනිජ තෙල් නිෂ්පාදන මගින් ඉපයු ආදායම ඉහළ යාම උපකාරී වී ඇත. කෙසේ වෙතත්, 2017 වර්ෂයේදී මත්පැන්, සිගරට් සහ දුම්කොළ නිෂ්පාදන වලින් ඉපයු ආදායම් පහළ ගොස් ඇත. මෙලෙස නිෂ්පාදන බදු ආදායම ඇඩුවීමේ ප්‍රවර්ශනයක් පැවතිය ද නිෂ්පාදන බදු, මුළු බදු ආදායමට සියයට 28.1 ක දායකත්වයක් දරමින් එය තවදුරටත් බදු ආදායමේ ප්‍රධානතම මුලාගුරුයක් ලෙස පැවතුණි.

මත්පැන් නිෂ්පාදන මත නිෂ්පාදන බදු ආදායම 2016 වර්ෂයේදී වාර්තා වූ රු. බලයන 120.2 කට සාලේක්ෂව 2017 වර්ෂයේදී රු. බලයන 113.6 ක් දක්වා සියයට 5.5 කින් පහළ යන ලදී. මේ සඳහා බාහා මත්පැන් හා සැර මත්පැන් මත බදු පැනවීමේදී අනුගමනය කළ සම්මත සැර ලිටර ප්‍රමාණය වෙනුවට මද්‍යසාර පරිමාව මත පදනම් වූ කුමවේදය අනුගමනය කිරීමට යොමු වීම නිසා බදු පදනමේ සිදු වූ සංශෝධනය මත්පැන් නිෂ්පාදන මත නිෂ්පාදන බදු පහළ යාමට හේතු විය. කෙසේ වෙතත්, බාහා මත්පැන් හා සැර මත්පැන් සඳහා වූ සුරා බදු අනුපාතිකයන් ඇඩු කිරීම හේතුවෙන් බාහා මත්පැන් නිෂ්පාදනය සියයට 36.3 කින් වැඩි වී සම්මත සැර ලිටර මිලයන 71.1 ක් වූ අතර සැර මත්පැන් නිෂ්පාදනය සම්මත සැර ලිටර මිලයන 46.9 ක් දක්වා සියයට 15.5 කින් ඇඩු විය. 2017 වර්ෂය තුළ දී මත්පැන් හා සිගරට් නිෂ්පාදන මත ඇස්තමේන්තු ගත සුරා බදු ආදායම රු. බලයන 280 ක් වුවද එම වර්ෂය තුළ දී ලාඟා කර ගත හැකි වූයේ රු. බලයන 199 ක් පමණි. දුම්කොළ සහ මද්‍යසාර පාරිභෝෂණය අධේරියමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කිරීම මගින් සිගරට් නිෂ්පාදනය සියයට 17 කින් පහළ යාම 2017 වර්ෂය තුළ දී ලාඟා කරගත් සුරා බදු ආදායම ඇඩු වීමට හේතු විය.

## රුපසහන 2.7 දුම්වැට් නිෂ්පාදනය සහ නිෂ්පාදන බදු ආදායම



රුපසටහන 2.8 මත්පැන් නිෂ්පාදනය සහ සුරා බදු ආදායම



මෝටර් වාහන ආනයනය තුළින් ලද නිෂ්පාදන බදු ආදායම 2017 වර්ෂයේ දී රු. බිලියන 189.7 ක් වූ ඇතර එය 2016 වසරේ වූ රු. බිලියන 186.5 ට සාපේක්ෂව සියයට 1.7 කින් මද වශයෙන් ඉහළ ගියේය. 2016 වර්ෂයේ ආනයනය කළ මෝටර් වාහන සංඛ්‍යාව 469,305 ක් වූ ඇතර 2017 වර්ෂයේ දී එම වාහන සංඛ්‍යාව 460,261 ක් දක්වා සියයට 1.9 කින් පහළ යන ලදී. එසේ වුවත්, 2017 අයවැය මින් මෝටර් වාහන මත වූ නිෂ්පාදන බදු ඉහළ දැමීම හේතුවෙන් එම වර්ෂයේ මෝටර් වාහන මගින් ඉපසු නිෂ්පාදන බදු ආදායම ඉහළ යන ලදී. 2017 වර්ෂය තුළ දී මෝටර් වාහන මත වූ ඇත්තමේන්තු ගත නිෂ්පාදන බදු ආදායම රු. බිලියන 230 ක් වුවද මෝටර් රථ ආනයන සියයට 14.4 කින් පහළ යාම හේතුවෙන් උගා කර ගත හැකි වූයේ එම මට්ටමට වඩා අඩු ප්‍රමාණයකි.

## 2.8 වගව මත්පැන් හා දුම්වැට් නිෂ්පාදනය සහ සුරාබදු/නිෂ්පාදන බදු ආදායම

වර්ෂය	නිෂ්පාදනය						සුරා බදු/නිෂ්පාදන බදු ආදායම			
	සැර මත්පැන් (ලිටර මිලියන)	ප්‍රතිගතක වෙනස	විර නිෂ්පාදනය (ලිටර මිලියන)	ප්‍රතිගතක වෙනස	දුම්වැට් (මිලියන)	ප්‍රතිගතක වෙනස	මත්පැන් (රු.බිලියන)	ප්‍රතිගතක වෙනස	දුම්වැට් (රු.බිලියන)	ප්‍රතිගතක වෙනස
2010	49.4	20.2	71.4	28.6	4,26	4.5	37.7	34.2	40.6	8.0
2011	53.8	8.9	87.5	22.5	4,49	4.3	55.8	48.0	49.6	2
2012	49.7	-7.6	99.3	13.5	4,30	-3.3	60.1	7.7	53.9	8.7
2013	44.2	-11.1	120.2	21.0	4,05	-6.6	66.0	9.8	58.6	8.7
2014	43.9	-0.6	124.5	3.6	3,77	-6.4	69.1	4.6	57.2	-2.3
2015	51.8	17.9	125.8	1.0	4,16	9.0	105.2	52.3	80.0	9
2016	55.6	7.3	52.2	(58)	3,79	-7.9	120.2	14.3	88.8	11.
2017	46.9	-15.5	71.1	36.3	3,19	-16.9	113.7	-5.4	86.0	3.2

මූලික: රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රෝග දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව

ප්‍රධාන වශයෙන් නිෂ්පාදන බදු අනුපාත ඉහළ යාම හේතුවෙන් 2016 වර්ෂයේ දී වාර්තා වූ ඇත්තික මෝටර් කාර 42,208 හා සැසැලිමේ දී 2017 වර්ෂයේ දී 36,131 දක්වා සියයට 14.4 කින් පහළ යන ලදී. කෙසේ වෙතත්, විද්‍යුත් වාහන මත වන ප්‍රතිගතකත්මක (Ad-valorem) බදු අනුපාත පරිභර හිතකාම් මෝටර් වාහන ප්‍රවර්ධනය කිරීම සඳහා තව දුරටත් පහළ දමන ලදී. 2017 වර්ෂය තුළ දී ලොරි, වැන්, සින්ගල් කැබී, බිලල් කැබී, කඩ කැබී (crew cab), ශිකාගාර සහිත ලොරි සහ කසල අපහරණ ව්‍යුත් රථ මත වූ බදු අනුපාත සහ

නිෂ්පාදන බඳු ව්‍යුහය නැවත සංගේධනය කිරීම හේතුවෙන් මෙවන් ප්‍රවාහන මනිලියේ වාහන ආනයනය සියයට 19.3 කින් පහළ යන ලදී. එසේම, තීරෝද රථ මත වූ නිෂ්පාදන බඳු අනුපාත ඉහළ දැමීම හේතුවෙන් තී රෝද රථ ආනයනය සියයට 60.4 කින් කැඳී පෙනෙන ලෙස පහළ ගියේය. කෙසේ වෙතත්, මෝටර් බයිසිකල් හි එන්පින් ධාරිතාව මත පදනම් ව නිෂ්පාදන බඳු හඳුන්වයිම සහ ඒට අමතරව අවතක්සේරු කිරීම අවම කිරීම සඳහා ප්‍රතිශතාත්මක බඳු අනුපාත හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස මෝටර් බයිසිකල් ආනයනය සියයට 10.4 කින් වැඩි විය.

2018 අයවැය මගින් මෝටර් වාහන ආනයනයේ දී සිදුවන අවතක්සේරු කිරීම හේතුවෙන් අහිමි වන ආදායම් අවම කිරීම සඳහා ඒකක බැඳුක් හඳුන්වා දෙන්නට යෙදුණි. ඒ අනුව, පෙවටුල් සහ ඩිසල් වාහන සඳහා ඒවායේ එන්පින් ධාරිතාව පදනම්ව (Cubic centimeter) ද විදුත් මෝටර් වාහන වල එන්පින් හි විදුත් බලය (kilowatt) පදනම්ව ද මෙම බඳු පැනවීම සිදු විය. පරිසර හිතකාමී මෝටර් වාහන දෙරෙයමත් කිරීම සඳහා විදුත් මෝටර් රථ සඳහා අදාළ වන නිෂ්පාදන බඳු පහළ දැමීම සිදු විය. මේ අතරතුර, සෞඛ්‍යයට අනිතකර පාරිභෝර්තන පුරුදු අවබෝරයමත් කිරීම සඳහා 2017 තොටුම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි සිනි සංයුතිය අනුව කාබනෝට් පානයන් මත ද ජ්ලාස්ටික් හා ජ්ලාස්ටික් ආස්ථිත නිෂ්පාදන වල අධි භාවිතය අවබෝරයමත් කිරීම සඳහා ජ්ලාස්ටික් රෙසින මත ද නිෂ්පාදන බඳු පැනවීම සිදු විය.

2017 වර්ෂයේ දී සිගරට් හා දුම්කොල මත වූ ආදායම් 2016 වර්ෂයේ දී වාර්තා වූ රු. බ්ලියන 88.8 සිට රු. බ්ලියන 86.0 දක්වා සියයට 3.2 කින් අඩු විය. මෙම ආදායම් පහළ යාම සඳහා සුරා බඳු අනුපාත 2016 ඔක්තෝම්බර් මස දී සියයට 28 කින් ඉහළ දැමීම මූලික වශයෙන් හේතු විය. 2016 වර්ෂයේ දී සිගරට් පරිභෝර්තනය ඒකක මිලියන 3,789 ක් වූ අතර 2017 වර්ෂයේ දී එය ඒකක මිලියන 3,149 ක් දක්වා සියයට 16.9 කින් පහළ යාම ඉහත ආදායම් පහළ යාමට සහාය දක්වා අතර දුම්කොල සහ මද්‍යසාර සඳහා වන ජාතික අධිකාරියේ ක්‍රියාදාමය ද මේ සඳහා හේතු විය.

## 2.9 වගුව : මෝටර්රථ වාහන ආනයනය

අයිතමය	මෝටර්රථ වාහන සංඛ්‍යාව				ප්‍රතිශතකක වෙනස			
	2014	2015	2016	2017	2014	2015	2016	2017
යතුරුපැදි	322,257	349,441	329,978	364,346	101.7	8.4	-5.6	10.4
තීරෝද රථ	83,233	132,865	47,976	19,021	3.3	59.6	-63.9	60.4
වැක්වර්	5,511	14,233	13,185	10,295	-58.4	158.3	-7.4	21.9
භාණ්ඩ ප්‍රවාහන වාහන	25,664	44,218	32,161	25,964	0.0	72.3	-27.3	19.3
මගි ප්‍රවාහන වැශ් සහ බස් රථ	3,906	4,687	2,849	3,732	140.1	20.0	-39.2	31.0
මෝටර් කාර්	41,030	108,866	42,208	36,131	51.5	165.3	-61.2	14.4
අනෙකත්	402	510	948	772	-1.5	26.9	85.9	18.6
එකතුව	482,003	654,820	469,305	460,261	56.3	35.9	-28.3	-1.9

මූලාශ්‍රය : ශ්‍රී ලංකා රෝඛ දෙපාර්තමේන්තුව

## ආනයන බඳු


2016 වර්ෂයේ දී රු. බ්ලියන 156.5 ක් වූ ආනයන බඳු ආදායම රු. බ්ලියන 136.5 ක් දක්වා සියයට 12.8 කින් පහළ යන ලදී. කිරීමි, ඩිසල්, පෙවටුල් වැනි ප්‍රධාන ආනයනික භාණ්ඩ සඳහා ලබාදුන් සාමාන්‍ය බඳු සහන මේ සඳහා ඉවහළ විය. තවද, ද්වීපාර්ශවීක හා කලාපීය වෙළඳ සම්බන්ධතාවයන් ශක්තිමත් කිරීම සඳහා දකුණු

ආසියාතික නිදහස් වෙළඳ ගිවිසුම (SAFTA), ආසියාතික නිදහස් වෙළඳ ගිවිසුම (AFTA) සහ ඉන්දීයාව සහ පාකිස්ථානය වැනි විවිධ රටවල් සමග එළඹ ඇති නිදහස් වෙළඳ ගිවිසුම (FTA) යටතේ සාමාන්‍ය බදු හෝ විශේෂීත ප්‍රධානය කරන ලද බදු තත්ත්වයන් මත ආනයනික බොහෝ නිෂ්පාදනයන්ගෙන් ලැබෙන ආනයන බදු ආදායම් අඩුවීමට හේතු විය. 2017 වර්ෂයේ දී රු. බ්ලියන 165 ක් ලෙසට තක්සේරු කළ ආනයන බදු ආදායමෙන් ලගාකර ගත හැකි වූයේ රු. බ්ලියන 136.5 ක් පමණි. මේ සඳහා කිරීපිටි, ඩීසල් හා පෙටුල් සඳහා ලබාදුන් බදු සහන ප්‍රධාන වශයෙන් ඉවහල් විය.

### විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද

දේශීය නිෂ්පාදනයන්හි සිදුවන මිල තෙහළ යාම් හේතුවෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ හා දේශීය නිෂ්පාදන දිරිගැනීවෙමේ අරමුණීන් 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2007 වර්ෂයේ දී භූජන්වා දෙන ලදී. 2016 වර්ෂයේ දී වාර්තා කළ රු. බ්ලියන 55.8 ට සාපේක්ෂව 2017 වර්ෂයේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු ආදායම සියයට 28 කින් ඉහළ යම්න් රු. බ්ලියන 71.4 ක් විය. එය සමස්ත බදු ආදායමින් සියයට 4.3 කි. සමහර භාණ්ඩ විශේෂ වෙළඳ භාණ්ඩ වගුවෙන් සංශෝධනය කිරීම සහ සමහර භාණ්ඩ සඳහා වූ වෙළඳ භාණ්ඩ බද්ද අයකරන කාලයීමාව දීර්ශ කිරීම අදිය මේ සඳහා ඉවහල් විය. 2017 වර්ෂයේ ජනවාරි 7 වන දින සිට සහල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද භූජන්වා දීමත්, පාරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 4.3 කින් ඉහළ යැමත් නිසා 2017 වර්ෂයේ ඇස්තමේන්තුගත විශේෂ වෙළඳ භාණ්ඩ බදු ආදායම වූ රු. බ්ලියන 65 අභිජන්වා යම්න් රු. බ්ලියන 71.4 ක බදු ආදායමක් උපයා ගන්නා ලදී.

රුපසටහන 2.9 : ආනයන අපනයන බදු 2010 -2017



### 2.10 වගුව : විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාත

අයිතමය	බදු අනුපාතය (කි.ගු.මයට රු.)	
	2016 වසර අවසානයේ දී	2017 වසර අවසානයේ දී
හාල් මැස්සන්	11	1
අල	10	1
රු එළු	25	25
ලේ එළු	40	1
සුදු එළු	40	40
මී ඇට	40	40
පරිභේෂ - සම්පූර්ණ	5	1
පියලි කළ	10	3

මිරස් - කුඩා නොකළ	25	25
කුඩා කළ	125	125
වින් මාල	50	50
සීනි - සුදු	13	31
දුම්බිරු	15	33
වටානා - සම්පූර්ණ	15	15
පියලි කළ	18	18
කඩල - සම්පූර්ණ	7	7
පියලි කළ	10	10
තද දුම්බිරු පැහැති කඩල	60	60
කවිපි	70	70
උම්බලකඩ	102	102
කරවල	102	52
දෙශඩම් - නැවුම්	65	65
මේද - නැවුම්	130	130
අැපල් - නැවුම්	45	45
කොත්තමල්ලි - නොඅැබිරු හෝ කුඩා නොකළ	26	26
කොත්තමල්ලි - අැබිරු හෝ කුඩා කළ	52	52
සුදුරු බීජ	162	162
මහුරු බීජ	162	162
කහ - තොඅැබිරු හෝ කුඩා නොකළ	102	102
කහ - අනෙකුත්	360	360
උලහාල්	50	50
කුරක්කන්	70	70
තණහාල්/අනෙකුත්	70	70
කුරක්කන් පිටි	150	150
තද දුම්බිරු පැහැති කඩල පිටි	200	200
රටකුෂු පොන්ත සහිත	112	112
අඛ	62	62
පාමි තෙල් / එළවුල් තෙල් - පිරිපහදු නොකළ	150	110
පාමි ඕලින්	155	115
පිරිපහදු කරන ලද	170	135
අනෙකුත් පිරිපහදු කරන ලද එළවුල් තෙල් (RBD පාමි තෙල්)	175	130
පාමි මදයෙන් ලබාගත් තෙල් - පිරිපහදු නොකළ	170	130
පාමි මදයෙන් ලබාගත් තෙල් - පිරිපහදු කළ	185	145
මාලු	CIF අගයෙන් 10% හෝ කි.ගැමයට රු.75 යන අගයන්ගෙන් වැඩි අගය	CIF අගයෙන් 10% හෝ කි.ගැමයට රු.100 යන අගයන්ගෙන් වැඩි අගය
මැකරල්	6	6
යෝගට්	625	625
බටර්	880	880
මාගරින් (මෙද සියයට 80 හෝ රට වැඩි)	215	215
මාගරින් - අනෙකුත්	315	315
මුණු	40	40

රටුදි	60	60
වියලි මිදි	230	230
මැන්ගුස්ටීන්	200	200
වියලි දොඩීම්	200	200
පෙයාරස්	175	175
වෛරීස්	250	250
ප්ලමිස් සහ ස්ලෝස්	200	200
කිවි ගාට්	175	175
දෙපළම් (අනෙකුත්)	200	200
බඩ ඉටිගු	10	10
සහල්	-	0.25
පොල් මද	-	1.00

මූලාශ්‍රය : වෛලද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

### ජාතිය ගොඩනැගීමේ බද්ද

2016 වර්ෂයේ ඉපැයු රු. බිලියන 57.4 ට සාපේක්ෂව 2017 වර්ෂයේ ජාතිය ගොඩනැගීමේ බදු ආදායම රු. බිලියන 69 දක්වා ඉහළ යන ලදී. දේශීය ක්‍රියාකාරකම් මත වූ ජාතිය ගොඩනැගීමේ බදු ආදායම රු. බිලියන 49.7 ක් දක්වා සියයට 27.4 කින් ඉහළ යන ලද අතර ආනයන මත වූ බදු ආදායම සියයට 4.9 ක සූළ වර්ධනයක් සහිතව රු. බිලියන 19.3 ක් විය. කොන්ත්‍රාත් කරුවන්ට, නිවාස සංකීරණ මත වූ නිවාස ඒකක විකිණීම සහ බැංකු හරහා විදේශ මුදල් පුවමාරු කරගන්නා වාරිකා නියෝජිත ආයතන හැර අනෙකුත් වාරිකා නියෝජිත ආයතන මත වූ ජාතිය ගොඩනැගීමේ බදු සහන ඉවත් කිරීම මේ සඳහා ඉවහල් විය. බදු කුමය සරල කිරීමේ අරමුණින් 2011 වර්ෂයේ දී හඳුන්වා දුන් රුතු සමග ආදායම බෙදා ගැනීමේ කුමවේදය යටතේ 2017 වර්ෂයේ දී රු. බිලියන 34.4 ක් පලාත් සහා වෙත මාරු කරන ලදී. බදු සහන කිහිපයක් ඉවත් කිරීම සහ දේශීය ආදායම දෙපාර්තමේන්තුව සඳහා හඳුන්වා දුන් ආදායම පාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හේතුවෙන්, 2017 වර්ෂයේ ඇස්තමේන්තුගත ජාතිය ගොඩනැගීමේ බදු ආදායම වූ රු. බිලියන 66 අභිජනා යම්න් රු. බිලියන 69 ක ආදායමක් අත්පත් කරගන්නා ලදී.

### 2.11 වගව : පලාත් සහා වෙත පවරනු ලැබූ ජාතිය ගොඩනැගීමේ බදු ආදායම - 2017

පලාත් සහාව	ආදායම (රු.මිලියන)	මූල්‍ය අගයන් %
බස්නාහිර පලාත	16,524	48
මධ්‍යම පලාත	3,098	9
දකුණු පලාත	3,098	9
වයඹ පලාත	3,098	9
සබරගමුව පලාත	1,721	5
උතුරු මැද පලාත	1,721	5
උශට පලාත	1,721	5
නැගෙනහිර පලාත	1,721	5
උතුරු පලාත	1,721	5
එකතුව	34,426	100

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

### වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද

2016 වර්ෂයේ වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු ලෙසට උපයන ලද රු. බිලියන 88.8 ට සාපේක්ෂව 2017 වර්ෂය කුල සියයට 15.2 ක් වර්ධනයක් සහිතව රු. බිලියන 102.3 ක් උපයන ලදී. එය සමස්ත බදු ආදායමෙන් සියයට 6.1 කි. ඉන්ධන, යකඩ සහ තිරිගු පිටි අදි අතරමැදි හාන්ච ආනයනය සියයට 15.9

කින් ඉහළ යාම මෙම වර්ධනයට දායක වන ලදී. එමෙන්ම බණිජ තෙල්, යන්තු සූත්‍ර සහ ඔහුගේ නිෂ්පාදන අමුදව්‍ය වැනි භාණ්ඩ සඳහා සාමාන්‍ය බඳු අනුපාතය වන සියලුට 7.5 වෙනුවට සියලුට 2.5 ක විශේෂ සහනදායී බඳු අනුපාතයක් හඳුන්වා දෙන ලදී. කෙසේ වෙතත් භාණ්ඩ වර්ග 942 ක් පමණ වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බද්දෙන් නිදහස් කිරීම රාජු ආදායමට යම් බලපෑමක් ඇති කරන ලදී. 2017 වර්ෂයේ ඇස්තමේන්තු ගත වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බඳු ආදායම රු. බිලියන 106 ක් වුවද ඉන් ලාභකර ගත හැකි වුයේ රු. බිලියන 102 ක් පමණි. ඒ සඳහා සමහර භාණ්ඩ ගුවන් තොටුපල සංවර්ධන බද්දෙන් නිදහස් කිරීම බලපාන ලදී.

## සේස් බද්ද

සේස් බඳු ලෙස 2017 වසරේ රු. බිලියන 59.5 ක් ආදායමක් රස් කරන ලද අතර, එය 2016 වසරේ රස් කරන ලද රු. බිලියන 61.7 ක් ආදායමට සාර්ථක්ව සියලුට 3.6 කින් අඩු වූ අතර සමස්ත බඳු ආදායමෙන් සියලුට 3.5 ක් විය. 2017 වසරේ දී ආනයන මත පමණක් අයකරන ලද සේස් බඳු ආදායම සියලුට 4.2 කින් රු. බිලියන 56.5 ක් දක්වා අඩු වූ අතර මේ සඳහා පෙරස්වී ගොඩනැගිලි, උරු තෙල්, උක් ඉක්ෂ්පාක, සුරියාන්ත බේත් සහ තෙල් ඉවත් කළ පොල් යනා දී හඳුනාගත් අයිතම 100 ක් මත පනවා තිබූ ආනයනික සේස් බද්ද ඉවත් කිරීම හේතු විය.

කෙසේවුවද, ලෝක වෙළුද්පොලෙහි තේ, රබර සහ බණිජ නිෂ්පාදන සඳහාවූ ඉල්ලුමේ පහළ යාම පිළිකිඩු කරමින් අපනයන සේස් බඳු ආදායම රු. බිලියන 3.0 ක් දක්වා සියලුට 11.5 කින් වර්ධනය විය. මේ අතර, 2018 අයවැය මගින් මස්, කිරී නිෂ්පාදන, රටුදි, මේ, පොරස්, බිලියන 56.5 ක් මත පනවා තිබූ ආනයනික සේස් බද්ද ඉවත් කිරීම හේතු විය.

තවද, විස්, ආහාර ඇඟුරුම් මිශ්‍රිත යන්තු, ඔරලෝසු, ආරක්ෂක හිස්වැසුම් සහ එළුණු (වියලි) යනාදිය මත පනවා තිබූ සේස් බඳු, අගය එකතු කිරීමේ කර්මාන්තයට හා පරිහෝජනය සඳහා භාණ්ඩ ලබා ගැනීම පහසු කරලීමේ අරමුණු ඇතිව සංශෝධනය කරන ලදී. 2017 වසරේ ඇස්තමේන්තුගත සේස් බඳු ආදායම රු. බිලියන 60 ක් වන අතර එයින් රු. බිලියන 59.5 ක් ලාභ කර ගැනීමට හැකිවිය.

## 2.12 වගුව : ජාත්‍යන්තර වෙළුද් කටයුතු මගින් ඉහැයු සේස් බඳු ආදායම සහ කාමිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා රුපයේ සහනාධාර : 2014-2017 දක්වා

රු. බිලියන

අයිතම	2015	2016	2017(ණ)	අයිතම	2015	2016	2017(ණ)
අපනයන සේස් බද්ද	2,713	2,672	2,980	වානිජ හේතු සංවර්ධනය			
තේ - තේ (බඳ පන අපනයන පාලන) පනත,				තේ	7,292	549	445
තේ මණ්ඩල නීති යටතේ	640	587	550	රබර	2,871	713	703
රබර - රබර නැවත වග කිරීමේ සහනාධාර				පොල්	471	709	598
පනත යටතේ	12	10	90	කුණු	35	40	54
පොල් - පොල් සංවර්ධන පනත				සුලු අපනයන			
යටතේ	127	141	105	හේතු -කුරුදු, කොශේවා, කොෂි, ගම්මිරස්	360	380	336
අ.සං.ම. සේස් බද්ද				සමස්ත			
අපනයන සංවර්ධන				කාමිකාර්මික			
පනත යටතේ	1,934	1,832	2,235	අංශය			
ආනයන මත සේස් බද්ද				සංවර්ධනය			
අපනයන සේස් බද්ද				සඳහා පොහොර			
අපනයන සංවර්ධන				සහනාධාරය			
පනත යටතේ	43,576	59,08	56,574	60,600	27,771	30,361	
<b>එකතුව</b>	<b>46,289</b>	<b>61,70</b>	<b>59,554</b>	<b>එකතුව</b>	<b>60,600</b>	<b>30,162</b>	<b>32,497</b>

මුළුව : ලි ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව

(අ) කාවකාලික


## විදුලි සංදේශ බදු

2017 වර්ෂයේ රු. බ්ලියන 33.4 ක් විදුලි සංදේශ බදු ආදායම 2016 වර්ෂයේ වාර්තා කළ රු. බ්ලියන 35.9 ට සාපේක්ෂව සියයට 7.2 අඩු වීමක් වාර්තා කරන ලදී. 2017 වර්ෂය සදහා විදුලි සංදේශ බදු ලෙස ඇස්තමොන්තු කළ ආදායම රු. බ්ලියන 43 වූවද ඉන් උපයා ගත හැකි වූයේ රු. බ්ලියන 33 ක් පමණි. අන්තර්ජාල සේවා සදහා බදු ඉවත් කිරීම සහ සීමි කාඩ් සදහා බද්ද ක්‍රියාත්මක තොවීම මේ සදහා හේතු විය. 2017 අයවැය මගින් අන්තර්ජාල සේවා විදුලි සංදේශ බදු අනුපාතය සියයට 10 සිට සියයට 25 දක්වා වැඩි කිරීමට යෝජනා වූවද විවිධ අංශයන්ගේ ඉල්ලීම සලකා බලා අන්තර්ජාල සේවා සදහා බදු ඉවත් කරන ලදී.

### 2.3.2 බදු තොවන ආදායම

සමස්ත රාජ්‍ය ආදායමින් සියයට 8.8 කට දායක වන බදු තොවන ආදායම, 2016 වසරේදී වාර්තා වූ රු. බ්ලියන 222.4 ට සාපේක්ෂව 2017 වසරේදී රු. බ්ලියන 161.4 දක්වා සියයට 27.4 කින් අඩු වී ඇත. ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස බදු තොවන ආදායම, පෙර වර්ෂයේ වාර්තා වූ සියයට 1.9 සිට මෙම වසරේදී සියයට 1.2 දක්වා අඩු වී ඇත. රාජ්‍ය ව්‍යවසායයන් මගින් ලද ලාභ සහ ලාභාංශ රු. බ්ලියන 53.9 දක්වා සියයට 50.1 කින් අඩුවීම, කුලී ආදායම රු. බ්ලියන 4.4 දක්වා සියයට 59.5 කින් අඩුවීම, විකිණුම් සහ ගාස්තු ආදායම රු. බ්ලියන 66.5 දක්වා සියයට 8.3 කින් අඩුවීම, සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභ පැවරීම සිදු තොවීම මේ සදහා ප්‍රධාන ව්‍යුහයන් හේතු විය. කෙසේ වෙතත්, පොලී ආදායමින් ලද බදු තොවන ආදායම පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී රු. බ්ලියන 7.4 දක්වා සියයට 53.2 කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. තවද, සමාජ ආරක්ෂණ දායක අරමුදල් මගින් ලද ආදායම ද පෙර වසරේ වාර්තා වූ රු. බ්ලියන 18.0 ට සාපේක්ෂව 2017 වසරේදී රු. බ්ලියන 22.9 දක්වා සියයට 27.1 කින් වැඩි වී ඇත. 2017 වසර සදහා ඇස්තමොන්තුගත බදු තොවන ආදායම රු. බ්ලියන 183.3 ක් වූ අතර රජය සතු වාණිජ ව්‍යවසායයන් විසින් කරන ලද ලාභ සහ ලාභාංශ පැවරීම අඩුවීම, තත්ත් ආදායමේ අපගමනයට හේතු විය.

2.10 : බදු තොවන ආදායම



## 2.13 වගුව : බදු නොවන ආදායම

අයිතමය							2016/2017 (තාවකාලික)	2016/2017 (%) වෙනස)	(සමස්ක බදු නොවන ආදායම %)
	2012	2013	2014	2015	2016				
පොලී/කළී	11,686	11,995	13,647	7,321	15,806	11,845	-25.1	7.3	
ලාභ සහ ලාභාංග	46,761	35,169	46,814	29,798	108,106	53,998	-50.1	33.5	
විකුණුම් සහ ගාස්තු	26,019	40,721	35,499	44,632	72,606	66,575	-8.3	41.3	
සමාජ ආරක්ෂණ දායක මුදල්	11,738	15,145	14,919	15,213	18,046	22,940	27.1	14.2	
මහ බැංකු ලෙස පැවරීම	43,000	26,350	11,500	-	5,000	-	-100.0	0.0	
අනෙකත්	3,343	2,173	22,466	2,135	2,754	5,995	117.7	3.7	
<b>එකතුව</b>	<b>142,547</b>	<b>131,552</b>	<b>144,845</b>	<b>99,099</b>	<b>222,372</b>	<b>161,353</b>	<b>-27.4</b>	<b>100.0</b>	

මූලෝ : භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඕනෑම දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මූලු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

## 3.14 වගුව : රාජ්‍ය ආදායමෙහි විවෘතා විශ්ලේෂණය

අයිතමය	2016	2017 අැස්තමේන්තු	2017	හේතු		රු.මුද්‍රා
				වෙනස	විශ්ලේෂණය	
ආදායම් බදු	258.9	334.5	274.6	2017 තත්ත් ආදායම් 2016 තත්ත් ආදායමෙහි වෙනස් වීමට හේතු තුන් ආකාර වේ. (I) සංස්ථාපිත සහ සංස්ථාපිත නොවන බදු ආදායම් අඩුවීම සඳහා ආදායම් බදු වෙනුවෙන් තිල්වි කළ හැකි ආර්ථික සේවා ගාස්තු ආදායම් සියයට 118.6 කින් ඉහළ යාම හේතු විය. ආර්ථික සේවා ගාස්තු ආදායම් යටත් වන පිරිවැටුම් සීමාව පහළ දැමීම සහ වාහන ආනයනයේදී ආර්ථික සේවා ගාස්තුව පැනවීම ආර්ථික සේවා ගාස්තු ආදායම් ඉහළ යාමට හේතු විය. (II) සාපේක්ෂව අඩු භාණ්ඩාගාර සුරක්ෂිතත් නිකුත් නිසා පොලිය මත බදු ආදායම් අඩුවීම. (III) ප්‍රතිවරුදාය උපයන විට ගෙවීම් ආදායම, වැටුප් වර්ධනය සහ ඉහළ ආදායම් සහිත රකියා වර්ධනය හේතුවෙන් ඉහළ යාම. තත්ත් ආදායම් බදු ආදායම් ඇස්තමේන්තුගත ආදායමෙන් වෙනස් වීම සඳහා නව දේශීය ආදායම් පහත ක්‍රියාත්මක නොවීම හේතු විය		
එකතු කළ අයය මත බදු	283.5	380	443.7	එකතු කළ අයය මත බදු අනුපාතය සියයට 11 සිට සියයට 15 දක්වා ඉහළ දැමීම, 2016 මැයි භාගයේ සිට සෞඛ්‍ය සහ විදුලි සංඛ්‍යා සේවා සඳහා ලබාදී තිබූ බදු නිදහස ඉවත් කිරීම සහ ආනයනික වියදීම් ඉහළ යාම තත්ත් ආදායම් ඉහළ යාම සඳහා හේතු විය. තත්ත් එකතු කළ අයය මත බදු තත්ත් ආදායම් ඇස්තමේන්තුගත ආදායම ඉක්මවා යාම පහත දක්වා ඇති හේතු නිසා සිදු විය. (I) මූලු සේවා වල ව්‍යාප්තිය. (II) RAMIS පද්ධතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ලැබීම් සහ ගෙවීම් අධික්ෂණය සහ බදු විගණනය වර්ධනය වීම. (III) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ බදු ආදායම් විගණනය ගක්තිමත් වීම. නිෂ්පාදන බදු මගින් ලද ආදායම් ඉහළ යාම සඳහා පෙළේලියම් නිෂ්පාදන සහ මේටර් වාහන මගින් ලද නිෂ්පාදන බදු ආදායම් ඉහළ යාම හේතුවී ඇත. මේටර් වාහන මගින් ලද නිෂ්පාදන බදු ආදායම් ඉහළ යාම සඳහා නිෂ්පාදන බදු ඉහළ යාම් සිදුකළ සංයෝධන හේතුවී ඇත. කෙසේ වූවද, මත්පැන්, සිගරට් සහ දුම්කොළ නිෂ්පාදන වලින් ලද ආදායම් පහළ යාම සඳහා ඒවායේ පරිශෝෂනය පිළිවෙළින් සියයට 15.5 කින් සහ සියයට 16.9 කින් පහළයාම හේතුවිය. මේටර් රට වාහන ආනයනය සියයට 14.4 කින් පහළයාම හේතුවාට ගෙන ඇස්තමේන්තුගත මේටර් වාහන මගින් ලද නිෂ්පාදන බදු ආදායම් ලගා කර ගැනීමට නොහැකි විය. මෙම අපගමනය සඳහා මත්පැන්, සිගරට් සහ දුම්කොළ නිෂ්පාදන පරිශෝෂනයෙහි සිදුවූ පහළයාමද බලපා ඇත.		
නිෂ්පාදන බදු	455.0	579.0	469.5	2017 වසරේ ආනයන බදු ආදායම් පහළ යාම සඳහා පෙළුව්, වීසල්, කිරිපිටි සහ තිරිගු ඇට යනාදී ප්‍රධාන භාණ්ඩ මත ලබාදුන් තිරුබදු සහන සහ තිරුබදු සහන හේතු නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ භාණ්ඩ ආනයනය කිරීම අහිතකරව බලපා ඇත.		
ආනයන බදු	156.5	165.5	136.5			

වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු	88.8	106.0	102.4	වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු ආදායම් ඉහළයාම සඳහා ඉන්ධන, යකඩ සහ තිරිණ ඇට යන්දී අනරුදු හාණ්ඩ අනයන හාණ්ඩ අනයනය ඉහළයාම හේතුවේ ඇත. කෙසේ වුවද, බනිජ තෙල්, යන්තෝපකරණ සහ එළඟ නීජපාදනය පිරිම් ඉත්ත තිරිම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය(RAMIS) තුයන්මක කිරීම. 2017 වසරේ ඇස්කමීන්තු ගත ආදායම අනිහාවා යාමට හේතුවේ ඇත.
ජාතිය ගොඩනැගීමේ බදු	57.4	66.0	69.0	ජාතිය ගොඩනැගීමේ බදු ආදායම ඉහළ යාම සඳහා ඉදිකිරීම් කොන්ත්‍රාත් පිදිවිය සඳහා තිවාස සංකීරණ විකිනීම, සංවාරක තියෙකින සේවාවන් යන්දීය මත පනවා තිබූ බදු නිජහැස් කිරීම ඉත්ත කිරීම යන්දීය හේතුවේ ඇත. මෙම බදු නිජහැස් කිරීම ඉත්ත කිරීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය(RAMIS) තුයන්මක කිරීම. 2017 වසරේ ඇස්කමීන්තු ගත ආදායම අනිහාවා යාමට හේතුවේ ඇත.
අනෙකුත් බදු	163.60	195.92	174.50	ආනයනික සේස් බද්ද සියයට 4.2 කින් පහළ ගොස් ඇති අතර මේ සඳහා පෙරස්වී ගොඩනැගීම්, උරුරු තෙල්, උක් ඉත්ප්පාක, සුරියකාන්ත බිජ සහ තෙල් ඉත්ත කළ පොල් යන්දී හැඳුනාගත් අයිතම 100 ක් මත පනවා තිබූ ආනයනික බද්ද ඉත්ත කිරීම හේතුවිය. කෙසේ වුවද, අපනයනික සේස් බද්ද ඉහළ ගොස් ඇති අතර ඒ සඳහා තේ, රෘප සහ බනිජ නීජපාදන සඳහා වූ ගෙලිය ඉහළුව ඉහළයාම හේතුවිය. අනිතරතාල සේවාවන් මත පනවා තිබූ බදු ඉත්ත කිරීම හේතුකොට ගෙන විදුලී සංදේශ බද්දන් ලද ආදායම් පහළ ගොස් ඇති.
බදු නොවන ආදායම	222.4	183.3	161.3	බදු නොවන ආදායම් පහළ යාම සඳහා ව්‍යවසායයන්ගෙන් ලැබෙන ලාභ සහ ලාභාංක ගෙවීම් පහළයාම සහ තුළී ආදායම් සහ මහ බැංක ලාභ පැවරීම් පහළ යාම හේතු වී ඇත. කෙසේවුවද, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ මූලික වැවුප ඉහළ යාම හේතුවෙන් සමාජ ආරක්ෂක දායකත්ව අරමුදල වර්ධනය වීම, නැවු සහ ගුවන් මැගින් ගෙන ඇය කරනු ලබන විගමන බද්ද ඇමරිකානු බොලර් 50 දක්වා ඉහළ දැමීම සහ ගුවන් මැගි බලපත්‍ර සහ වීසා ගාස්තු ඉහළ දැමීම බදු නොවන ආදායම කෙරෙහි දනාත්මකව බලපා ඇති.
<b>එකතුව</b>	<b>1,686.1</b>	<b>2,010.3</b>	<b>1,831.5</b>	

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මැගින් සකස් කරන ලදී.

## 2.4 රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය සහ අභියෝග

රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය සඳහා මූලිකවම පාදක වනුයේ ආර්ථිකය තව දුරටත් ස්ථාවර කිරීම, සම්පත් කාර්යක්ෂම ලෙස ප්‍රතිපාදනය කිරීම, සහ ආදායම එලදායායී ලෙස නැවත බෙදාහැරීම වන අතර ඒ සඳහා රජයේ වියදුම් සහ ආදායම් මට්ටම සහ සංයුතිය මනාව කළමනාකරණය කිරීම මෙන්ම රාජ්‍ය වත්කම් හා බැරකම් කළමනාකරණයද සිදු කෙරේ.

රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපායේ එකී ප්‍රාථ්‍යාපන ප්‍රස්ථාන ප්‍රතිපාදන රාජ්‍ය මූල්‍ය රාමුව සම්පාදනය කරන අතර එමගින් රාජ්‍ය මූල්‍ය ස්ථාවරහාවය වඩා ගක්තිමත් කිරීම තුළින් අයවැය හිගයෙහි සහ රාජ්‍ය ගෙයරතාවයේ තිරසාර පහළ යාමක් මෙන්ම රාජ්‍ය ආදායමේ වර්ධනයක්ද පැවේක්ෂා කරයි. ඒ අනුව රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමේ පහසුව උදෙසා විවිධ ප්‍රතිසංස්කරණ රාභියක් ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා බදු ප්‍රතිපත්තිය හා පරිපාලනය, රාජ්‍ය ගාය කළමනාකරණය, රාජ්‍ය ව්‍යාපාරයන්හි ප්‍රතිසංස්කරණ, රාජ්‍ය මූදල් හා ප්‍රසම්පාදන කළමනාකරණය, ඇතුළු ක්ෂේත්‍ර සැලකිල්ලට ගන්නා ලදී.

එවතින් ප්‍රධාන ක්‍රියාමාර්ගයන් වශයෙන් නව දේශීය ආදායම් පහත තීකිගත කිරීම සහ ආදායම් පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා හඳුන්වා දුන් කාර්යයන් සඳහන් කළ හැකිය. විශේෂයෙන්ම, නව දේශීය ආදායම් පහත රජයේ ආදායම ඉහළ නැංවීමට උපකාරී වනවා පමණක් නොව වකු බදු ආදායමට සාමේන්ෂව සංප්‍ර බදු ප්‍රමාණය වර්ධනය කර බදු ක්‍රමයේ සමාජ සාධාරණහාවය තවදුරටත් ඉහළ නංවාලීමටද ඉන් පිටිවහළක් ලැබේ. වකු බදු ආදායමට සාමේන්ෂව සංප්‍ර බදු ආදායමේ අනුපාතය වර්තමානයේ පවතින පිළිවෙළින් සියයට 84 ත් සියයට 16 ත් මට්ටමේ සිට වඩා වැඩි දියුණු කිරීම සඳහා රජය බොහෝ සෙයින් කුපාවි සිටියි. තවදුරටත් සිදුකළ ප්‍රධාන ප්‍රතිසංස්කරණයන් ලෙස තොරතුරු තාක්ෂණය පාදක කරගත් රාජ්‍ය වියදුම් පාලන පද්ධතියක් හඳුන්වා දීම මගින් එලදායායී රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීම සහ රජය සතු ප්‍රධාන

ව්‍යාපාරයන් සමග ආයතනික අභිජාය ප්‍රකාශ (Statements of Corporate Intent) අත්සන් කිරීම හඳුන්වා දිය ඇතිය. මෙම ගිවිසුම් මගින් රාජ්‍ය ව්‍යාපාරයන්හි මූල්‍ය මෙහෙයුම් වල විනිවිද්‍යාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිත නිසා වෙනත් රාජ්‍ය ව්‍යාපාර සඳහාද එය ව්‍යාප්ත කිරීමට රජය අදහස් කරයි. තවද ඉත්තෙන හා විදුලි බලය සඳහා වෙළඳපොල තත්ත්වයන් පදනම් කරගත් යොළින මිල යාන්ත්‍රණ කුම්වේදය මගින් රජය විසින් දරනු ලබන ඉත්තෙන හා විදුලි බල සහනාධාර නිසා රාජ්‍ය මූල්‍ය කටයුතු වලට වන පිඩිනය පහසු කරවනු ඇතේ. කෙසේවුවද මෙම ඉහළ යාම් තුළින් විශාල වශයෙන් පිඩිනයට පත්වන සමාජ කොටස් ඉලක්ක කරගත් සහන සැලසීමේ ක්‍රියාමාර්ග රජය විසින් ක්‍රියාත්මක කළ යුතු වේ. එලෙස වඩා ඉලක්ක ගතව සිදුකරන ඉත්තෙන හා විදුලි බලය වැනි අංශයන් සඳහා ලබාදෙන සහනාධාර සඳහා දැඩිමට සිදුවන පිරිවැය වෙළඳපොල තත්ත්වයන් පදනම් කරගත් මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම මගින් ඇති වෙතැයි අපේක්ෂිත ඉතිරියට වඩා බෙහෙවින් අවම මට්ටමක පවතිනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

රාජ්‍ය මූල්‍ය කුමෝපායේ මූලික ප්‍රමුඛතාවක් වනුයේ මනාව ඉලක්ක ගත සහනාධාර සහ පැවරුම් කුම්වේදයක් තුළින් ආදායම ඉතා එලදායී ලෙස තැවත බෙදාදීම සඳහා රජයේ ඇති කැපවීමයි. එහි මූලික පියවරක් වශයෙන් රජය විසින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයක් (Welfare Benefit Board) පිහිටුවන ලද අතර එමගින් විවිධ සමාජ සුබසාධන වැඩිසටහන්හි ආවරණය පුළුල් කිරීම සහ ඒවා යථාවත්කිරීම සිදු කෙරෙනු ඇතේ. සුහසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් ජාතික මට්ටමින් ඒකාබද්ධ කරන ලද තොරතුරු පද්ධතියක් ඇතිකිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර, එහිදී විවිධ සුහසාධන වැඩිසටහන් වලට අදාළ ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනයක් පවත්වා ගැනීම සිදු කෙරේ. ඒ සඳහා සමඟියා ලාභීන්, ජේජ්‍යේ පුරවැසියන් සඳහා අදාළ ප්‍රතිලාභ වැඩිසටහන්, ආබාධිත වූවන් සඳහා වන වැඩිසටහන්, දිගුකාලීනව වකුගත් රෝගයෙන් පිඩා විධින්නන් සඳහා වන ප්‍රතිලාභ වැඩිසටහන් ආදිය ඇතුළත් වේ. මෙම සුහසාධන වැඩිසටහන් සඳහා ප්‍රතිලාභීන් තොරගැනීම වඩා විනිවිද්‍යාවයකින් සහ එලදායී ලෙස සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රාජ්‍ය මූල්‍ය කුමෝපාය තුළ රාජ්‍ය මූල්‍ය තොරතුරු වාර්තාකරණයට අදාළ යාවත්කාලීන බව, කැඩිනමින් පූර්ණ තොරතුරු මහජනයා අතට පත් කිරීම ආදිය පිළිබඳව වියේෂ අවධානයක් යොමුව ඇතේ. රජයේ වියදම් හා ආදායම් පිළිබඳ කාර්තුමය කාර්යසාධන වාර්තා මෙන්ම කාර්තුමය අයවැය ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මගින් රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාර්යභාරය තවදුරටත් වර්ධනය වන අතර අයවැය අධික්ෂණ කාර්යයද වඩා එලදායී වේ. තවද අයවැය ඇස්තමේන්තු සමග බඳු වියදම් ප්‍රකාශ ද ඉදිරිපත් කිරීමෙන් අයවැය වාර්තා ජාත්‍යන්තරව පිළිගත් කුම්වේදයන් හා සම්පාත වන අතර එවැනි වැඩි දියුණු කිරීම් සඳහා තවදුරටත් බොහෝ ඉඩකඩ පවතී. තවද 2018 අයවැය ලේඛන සමග රාජ්‍ය ව්‍යාපාරයන්හි වාණිජ තොවන බැඳීම් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉත්තෙන හා විදුලිබල වැනි මහජන උපයෝගීතා සේවාවන් පිරිවැය ආවරණය තොවන මිල ගණන් යටතේ සැපයීම තුළින් ඇතිවන රාජ්‍ය මූල්‍ය පිරිවැය හඳුනා ගැනීමට අවකාශ ඇති වූ අතර එමගින් රාජ්‍ය මූල්‍ය වාර්තාකරණයේ විනිවිද්‍යාවය වඩා වැඩි දියුණු විය.

රාජ්‍ය මූල්‍ය කුමෝපායේ එලදායී බව මැනවින් ප්‍රකට වනුයේ මධ්‍යකාලීන වශයෙන් අයවැය හිගය අවම මට්ටමක පවත්වා ගෙන යාමත් රාජ්‍ය ණයෙහි ස්ථාවරභාවය ඇති කිරීමත් තුළිනි. ණය ආපසු ගෙවීම සඳහා වන මූල්‍ය බැඳීම් මධ්‍යකාලීනව සැලකිය යුතු ලෙස ඉහළ යන බැඳීන් දී මූල්‍යයනය අවශ්‍යතාවන් ඉදිරියෝදී ඉහළ යනු ඇතේ. මෙක් පසුවීම තුළ 2018 අංක 08 දරණ සක්‍රීය බැරකම් කළමනාකරණ පනත (Active Liability Management Act) මගින් හිතකර වෙළඳපොල තත්ත්වයන් තුළ අවම පිරිවැයක් යටතේ පූර්ව වශයෙන් අරමුදල් සපයා ගැනීම සඳහා රජයට අවස්ථාවක් සැලසීම මනා බැරකම් කළමනාකරණයක් සඳහා රජයට බෙහෙවින් උපකාරී වේ.

## 2.4.2 රාජ්‍ය මූල්‍ය අංශයේ ප්‍රධාන අභියෝග

**අයවැය හිගය තවදුරටත් සීමා කිරීම:** මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය යථාර්ථයක් බවට පත් කරගැනීම උදෙසා අභියෝග රසකට මූහුණදීමට සිදු වේ. ඒ සඳහා ප්‍රාථමික ගිණුමෙහි අතිරික්තය සඳහා වන මධ්‍යකාලීන ඉලක්ක ලගා කර ගැනීම මෙන්ම රාජ්‍ය මූල්‍ය ස්ථාවරභාවය සඳහා අවශ්‍ය අනෙකුත් ක්‍රියාමාර්ග නොප්‍රමාව ගැනීම තුළින් සමස්ත අයවැය හිගය 2020 හා ඉන් ඔබට ද.දේ.නි. යෙන් සියයට 3.5 ක මට්ටමක පවත්වා ගැනීම සිදු කළ යුතු වේ. එසේ අයවැය හිගය අවම කිරීම සඳහා රාජ්‍ය ආදායම එක්ස්ස් කරන ආයතන හා රාජ්‍ය වියදම් දරන ආයතන සියල්ලේම වඩාත් විශ්වාසනිය කැපවීමක් හා ඉහළ සහයෝගීතාවක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ අයවැය පරතරය ව්‍යුහාත්මක ස්ථාවයක් දක්වන අතර, එය විවෘත ආර්ථික ප්‍රතිඵලත්තින් හඳුන්වා දීමෙන් පසු ආර්ථිකයේ ද.දේ.නි. යෙන් සියයට 7 ට වැඩි සාමාන්‍ය අගයක් පෙන්නුම් කරන අතර, එහිදී පහළම අයය 2016 වසරේ වූ ද. දේ. නි. යෙන් සියයට 5.4 වන අතර ඉහළම අගය 1980 පෙන්නුම් කළ ද.දේ.නි. යෙන් සියයට 19.2 වේ. එබැවින් 2020 වන විට අයවැය හිගය ද. දේ. නි. යෙන් සියයට 3.5 මට්ටමකට ප්‍රමාද විමාන නම් රාජ්‍ය මූල්‍ය කටයුතුවල ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍ය වේ. එවන් පසුව්මක් තුළ නව දේශීය ආදායම් පනත එලදායී ලෙස ක්‍රියාත්මක කිරීම, බදු පරිපාලනය වැඩි දියුණු කිරීම සහ රජයේ වියදම් තවදුරටත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුතු වේ.

**බදු වාර්තා සැපයීමේ අනුකූලතාවය ඉහළ නැංවීම:** බදු වාර්තා සැපයීමේ අනුකූලතාවය පහළ මට්ටමක පවතින නම් බදු ආදායම ඉහළ නැංවීමට රජයට ඇති අවකාශය සීමා වේ. විශේෂයෙන්ම රජයේ ආදායම පහළ මට්ටමක පවතින අවස්ථාවකදී බදු අනුකූලතාවය පහළ මට්ටමක පවතිනම එය බොහෝ සැලකිල්ලට හාජනය කළයුතු තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ බදු වාර්තා සැපයීමේ අනුකූලතාවය පහළ මට්ටමක පවතින අතර, එය සැම ප්‍රධාන බදු අංශයන්හිම පවතින බදු අනුකූලතා පරතරය මගින් මනාව පිළිකිරු වේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අනුව බදු වාර්තා සැපයීමේ අනුකූලතා පරතරය (නියමිත දිනට මාසයකට පසුව) ආදායම් බදු අංශයේ සියයට 41 -54 අතර පවතින අතර, එකතු කළ අගය මත බදු අංශයේ 2015/ 2016 තක්සේරු වර්ෂය සඳහා එය සියයට 29 ක මට්ටමක පවති. අනෙකුත් ප්‍රධාන බදු අංශයන් සැලකිල්ලට ගත් විට ජාතිය ගොඩනැගීමේ බද්ද සහ උපයන විට ගෙවීමේ බද්ද වැනි අංශවල අනුකූලතා පරතරය ඉහළ මට්ටමක පවති. එමෙන්ම බොහෝ අවස්ථාවකදී ඉහළ බදු අනුකූලතා ප්‍රතිගතයක් ලගා කර ගැනීම සඳහා විශාල පරිපාලනය පිරිවැයක් දීරීමට සිදු වේ. එවැනි පසුවිපරම් ක්‍රියාවලියක් සඳහා විශාල වශයෙන් සම්පත් යෙදුවුම් අවශ්‍ය වන අතර මගින් රටෙහි බදු පද්ධතියේ කාර්යක්ෂමතාවය පහළ යාමට හේතු වේ. එමෙන්ම, ආදායම් බදු අංශයේ අනුකූලතා පරතරය ඉහළ යැම් මගින් ශ්‍රී ලංකාවේ බදු ආදායම වකු බදු මත වැඩි වශයෙන් රඳා පැවතීමේ ස්වභාවය තවදුරටත් ඉහළ යනු ඇත. එහෙයින් බදු අනුකූලතාවය ඉහළ නැංවීම මගින් බදු ක්‍රමයේ සාධනීයත්වය නාවාලීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු වේ. කෙසේවුවද බදු අනුකූලතාවය ඉහළ නැංවීම සඳහා විවිධ වූ පියවරයන් ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර, එසේ පහළ බදු අනුකූලතා මට්ටමක් පැවතීමෙන් රජයට අහිමි වන ආදායම සැලකිය යුතු මට්ටමක පවතින බවටද ඇස්සමෙන්තු කර ඇත. නිදිසුනක් වශයෙන් එකතු කළ අගය මත බදු සඳහා වන අනුකූලතා පරතරය ද.දේ.නි. යෙන් සියයට 1 ක් පමණ වෙතයි ඇස්සමෙන්තු කර ඇත. ආදායම් පරිපාලනය සඳහා වන තොරතුරු කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක වීම මගින් මෙම බදු අනුකූලතා පරතරය ඉදිරියෝදී අවම වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය පූර්ණ වශයෙන් හා ඉතා එලදායීතාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම තවදුරටත් සිදු කෙරෙමින් පවති.

**රාජ්‍ය වියදම් කළමනාකරණය:** රාජ්‍ය වියදම් කළමනාකරණයේදී ශ්‍රී ලංකාව මූහුණ දෙන විවිධ අභියෝග හමුවේ මධ්‍යකාලීනව රාජ්‍ය මූල්‍ය ස්ථාවරභාවය තවදුරටත් තහවුරු කිරීම සඳහා දරන ප්‍රයත්ත්වයන් යම් අවධානමකට ලක්වීමට ඉඩ ඇත. එවැනි අභියෝග මතු විය හැකි ප්‍රධාන අංශයන් වන්නේ ඉහළ යෙමින් පවතින ගෙය සේවකරණ අවශ්‍යතාවන්; මනා ලෙස ඉලක්කගත නොවූ සහ ආකාරයක්ෂමතා ලක්ෂණවලින් යුත් ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත වූ සමාජ ආරක්ෂණ ජාලයක් තත්ත්තු කිරීම; වයස්ගත ජන කොටසේ සංයුතිය ඉහළ යෙමින් පවතින වාතාවරණයක අරමුදල් සම්පාදනය කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයකින් තොරවූ විශාම වැටුප් පද්ධතියක් නඩත්තු කිරීම; කළමනාකරණ ආකාරයක්ෂමතාවන්ගෙන් යුත් රාජ්‍ය අංශ සතු ව්‍යාපාර ආයතන සහ ඒවා බොහෝ විට නිෂ්පාදන පිරිවැය පාදක තොරවූ මිල තත්ත්වයන් යටතේ පවත්වා ගෙන යාම; විරින් වර සිදු වන ස්වභාවික ව්‍යවසන තත්ත්වයන්; යම් යම් රාජ්‍ය ආදායම් යෝජනා ක්‍රියාත්මක වීම ප්‍රමාදවීම නිසා අයවැයගත ආදායම් බොහෝ විට සපුරාලීමට නොහැකි තත්ත්වයන් පැවතීම මගින් රාජ්‍ය මූල්‍ය ප්‍රවාහ කළමනාකරණය සඳහා ගැටුප්‍රකාරී තත්ත්වයන් ඇති වීම යනාදිය ය. රජයේ වියදම් අයවැය ගත ආකාරයට සිදු කිරීම තහවුරු කර ගැනීමට නම් මෙවැනි තත්ත්වයන්ගෙන් අයවැය සඳහා වන

බලපෑම පාලනය කිරීම සඳහා කඩ්නම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. රාජ්‍ය ආංශයේ ව්‍යාපාරවල කාර්යසාධනය ඉහළ නැංවීම ආදි වශයෙන් ඇතැම් ක්ෂේත්‍රයන්හි දැනටමත් යම් ක්‍රියාමාර්ග ගනීමින් පවතින අතර, එමගින් රාජ්‍ය මූල්‍ය කටයුතු සඳහා එල්ල වන පිඛනය අවම වනු ඇතැයි අපේක්ෂා කරයි.

**රජයේ ආයෝජන කළමනාකරණය:** ඉහළ මධ්‍යම ආදායම් ලබන තත්ත්වය කරා ශ්‍රී ලංකාව ප්‍රවේශ වීමෙදී තරගකාරීන්වය වර්ධනය කර ගැනීමටත්, සැම අංශයකින්ම සමන්විත ආර්ථික වර්ධනයක් ලැබා කර ගැනීමටත් අවශ්‍ය වන යටිතල පහසුකම් සැපයීම රාජ්‍ය ආයෝජන මගින් සිදු වේ. රාජ්‍ය ආයෝජන මගින් රට තුළ යටිතල පහසුකම් බොහෝදුරට වැඩි දියුණු කර ඇති අතර එහි ගුණාත්මකභාවය යහපත් මට්ටමක පවතින බවට පොදුවේ පිළිගැනීම්. 2017/18 සඳහා වන ගෝලිය තරගකාරීන්ව වාර්තාව පෙන්වන පරිදි ශ්‍රී ලංකාව යටිතල පහසුකම් සඳහා වන පරිමාණාත්මක අගය තුළ පරිමාණාංක 7 න් 3.8 ක අගයක් වාර්තා කර තිබේ. යටිතල පහසුකම් අංශය තුළ වරාය යටිතල පහසුකම්, මහා මාර්ග හා ගුවන් මගි ප්‍රවාහනය සඳහා වන යටිතල පහසුකම් සහ විදුලි සැපයුම ආදිය ඉහළ අගයක් වාර්තා කර ඇති අතර දුම්රිය මාර්ග යටිතල පහසුකම් වැනි අංශ සඳහා තවදුරටත් වැඩි දියුණු වීම් අවශ්‍යව පවතී.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව ලබා ගත් පරිමාණාත්මක අගය වන 3.8 නැගී එන වෙළඳපළ ආර්ථිකයන් ලබා ගත් අගය වන 4.1 ක මට්ටමට වඩා පහසුකම් පවතින බැවින් මෙරටේ තරගකාරීන්වය පිළිබඳ යම් අවාසිදායක තත්ත්වයක් පිළිකිඩු වේ. ප්‍රාග්ධන වියදුම් සඳහා සීමිතව අරමුදල් සම්පාදනය වන පසුබීමක් තුළ යටිතල පහසුකම් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය විශාල ප්‍රමාණයේ අරමුදල් රාජ්‍ය අයවැය තුළින් සම්පාදනය කර ගැනීම ඉතා අසිරි වෙමින් පවතී.

මැතදී සිදු කළ රාජ්‍ය ආයෝජන කළමනාකරණ තක්සේරුකරණය (Public Investment Management Assessment) මගින් රාජ්‍ය ආයෝජනවල කාර්යක්ෂමතාවය හා එලදායීබව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය මනාව පෙන්වා දුන් අතර රාජ්‍ය ආයෝජනවල අපේක්ෂිත ප්‍රතිලාභ මෙතෙක් නොලැබේ ඇති බව ද අවධාරණය කර ඇත. රාජ්‍ය මූල්‍ය ස්ථාවරභාවය තවදුරටත් තහවුරු කිරීම සඳහා පියවර ගනු ලබමින් පවතින වාතාවරණයක සහ සහනදායී කොන්දේසි මත අරමුදල් සම්පාදනය කර ගැනීම අසිරි වෙමින් පවතින පසුබීමක, ශ්‍රී ලංකා ආර්ථිකයේ තරගකාරීන්වය තහවුරු කිරීමට නම් රාජ්‍ය ආයෝජන කළමනාකරණය තවදුරටත් ගක්තිමත් කළ යුතු අතර එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ඉතා අත්‍යවශ්‍යව පවතී. එමෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විකල්ප මූල්‍යනය ක්‍රමවේදයන් සපයා ගැනීම ඉතා අවශ්‍ය වන අතර එහිදී රජය විසින් දැනටමත් ස්ථාපිත කර ඇති රාජ්‍ය හා පොද්ගලික හැවුල්කාරීන්ව (PPP) ඒජන්සි ආයතනය වැනි ක්‍රමවේදයන් තුළින් රාජ්‍ය හා පොද්ගලික හැවුල්කාරීන්ව ව්‍යාපාතින් ක්‍රියාත්මක කිරීම දිරි ගැන්වීමෙන් රටේ ආයෝජන මට්ටම වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම අවශ්‍ය වේ.

මධ්‍යකාලීන වශයෙන් ආර්ථිකය දියුණු කරලිමට නම් සමස්ථ ආයෝජන දැනට පවත්නා මට්ටමට වඩා වැඩි දියුණු කිරීම අවශ්‍ය වේ. පොද්ගලික අංශයේ ආයෝජන දිරි ගැනීම් සඳහා සපුළු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය තරගකාරීන්ව පරිසරය සකස් කළ යුතු අතරම පොලී අනුපාතයන් ස්ථාවර සහ පහළ මට්ටමක පවත්වා ගත යුතු වේ.

**අධික ගණ ආපසු ගෙවීමේ අවශ්‍යතාවයන්:** රජය විසින් මැදිකාලීන වශයෙන් ඉතා ඉහළ වූ ගණ ආපසු ගෙවීම් තත්ත්වයකට මුහුණ දෙමින් සිටී. මධ්‍යම රජයේ දළ මූල්‍යනය අවශ්‍යතාව (කළුපිරෙන ගණ ප්‍රමාණය හා අයවැය නියය) 2018 - 2019 කාල වකවානුව තුළ ද.දේ.නි. සාමාන්‍යයක් වශයෙන් සියයට 12.5 ක ඉහළ මට්ටමක පවතී. එය මධ්‍යම ආදායම් ලබන සහ නැගී එන වෙළඳපොල ආර්ථිකයන්හි 2018-2019 සඳහා ඇස්කමේන්තුගත දළ මූල්‍යනය අවශ්‍යතාව වන ද.දේ.නි. යෙන් සියයට 8.7 ක සාමාන්‍යය ඉක්මවයි. මෙලෙස ගණ සේවාකරණ අවශ්‍යතාවන් ඉහළ යුත් පවතිනුයේ දියුණු ආර්ථිකයන්හි වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළින් පවතින තත්ත්වයක් තුළ ගෝලිය පොලී අනුපාත ඉහළ යුත් පවතින පසුබීමකය. ගෝලිය මූල්‍ය වෙළඳපොල තුළ ඇතිවන එවැනි තත්ත්වයන් හමුවේ ඉදිරියෝදී කළ පිරීමට නියමිත ජාත්‍යන්තර සේවෝරින්ව බැඳුම්කර, වාණිජ පදනම මත ලබාගත් විදේශ මූල්‍ය පහසුකම්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වැනි විදේශ මූලින් ලබාගත් ගණ ආපසු ගෙවීම් අවස්ථාවලදී ප්‍රති නිකුතු පිරිවැය ඉහළ යනු ඇත. එවැනි

තවද යහපත් ගෝලිය වෙළඳපොල තත්ත්වයන් හමුවේ විදේශය ආයෝජකයින් විසින් සිදු කර ඇති කෙටිකාලීන ආයෝජන නැවත යශේෂ යන තත්ත්වයක් ඇති වුව හොත්, එමගින් විනිමය අනුපාතයේ සිදු වන අවප්‍රමාණය හේතුවෙන් රජයේ ගණ සේවාකරණය දේශය මූලින් ගත්කළ ඉහළ යනු ඇත. එවැනි

ආර්ථික අවධානම තත්ත්වයන් ඇති වුව ගොන්, ගිය ගැනීමේ අවශ්‍යතාවයන් තවදුරටත් වැඩි වන අතර, රජයේ ගිය ස්ථාවරණවය ඇතිකිරීම සඳහා දරන ප්‍රයත්තයන් සඳහා ද බලපෑමක් ඇති විය හැක.

**රජයේ ගිය ස්ථාවරණවය ඇති කිරීම:** 2017 වසර අගේ මධ්‍යම රජයේ නොපියවූ ගිය ප්‍රමාණය ද.දේ.නි. යෙන් සියයට 77.6 ක් විය. ශ්‍රී ලංකාවේ ගිය බරතාවය ද.දේ.නි. යට අනුපාතයක් වශයෙන් තැගී එන වෙළඳපොල ආර්ථිකයන්හි හා මැදි ආදායම් ලබන රටවල සාමාන්‍යය වන සියයට 49 මට්ටමට වඩා ඉහළ අනුපාතයක පවතී. එවැනි ගිය බරතාවයක් මතා ලෙස කළමනාකරණය නොවුනහොත් එය ආර්ථිකයට පිඩිනයක් ඇති කරනු ඇත. එබැවින් රාජ්‍ය මූල්‍ය ස්ථාවරණවය ඇති කිරීමේ ක්‍රියාවලිය තුළ රජයේ ගිය මට්ටම 2022 වන විට ද.දේ.නි. යේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 69 ක මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂිතය. රාජ්‍ය ගිය බරතාවය පහළ නැංවීමෙනිලා ප්‍රාථිමික ගිණුමේ අතිරික්තයක් පැවතීම, ඉහළ මුරුන ආර්ථික වර්ධනය, පහළ මුරුන පොලී අනුපාත, ස්ථාවර විදේශ විනිමය අනුපාත හා අනෙකුත් එවැනි සාධක රාජ්‍යක සභාය අවශ්‍ය වේ. එසේවුවද මැත වර්ෂයන්හිදී දක්නට ලැබූ පරිදි කාලගුණික සාධක මත ඇතිවන සැපයුම් අංශයේ දුෂ්කරතාවන්, සහ බොහෝ සෙසින් විවෘතය වන උද්ධමනය, පොලී අනුපාත සහ විනිමය අනුපාතයන්හි බලපෑම හේතුවෙන් ආර්ථික වර්ධනය මදක් මන්දගාලීව පැවතුණි. එවැනි ආර්ථිකයට අයහපත් තත්ත්වයන් ඇති විමේ හැකියාව මධ්‍යකාලීනව අවම මට්ටමක පවත්වා නොගතහොත් රාජ්‍ය ගිය ස්ථාවරණවය ඇති කිරීම කෙරෙහි එය විශාල ලෙස බලපානු ඇත. තවද විදේශ මුදලින් ගත් නොපියවූ ගිය ප්‍රමාණය සමස්ත ගිය ප්‍රමාණයෙන් සියයට 50 ක් පමණ වන අතර එවැනි විදේශ මුදලින් ගත් නොපියවූ ගිය මුළු ගිය ගේෂයෙන් සියයට 30 ක පමණ ප්‍රමාණයක් ඉදිරි වසර පහක කාලපරිච්ඡය තුළ කළ පිරීමට නියමිතය. එසේ විදේශ මුදලින් ලබාගත් ගිය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමක පැවතීම මගින් රාජ්‍ය ගිය බරතාවය විදේශ විනිමය අනුපාත විවෘතයන් සඳහා ඉහළ සංවේදිතාවක් දක්වනු ලබයි. මෙවැනි පසුබිමක සාර්ථක ගිය කළමනාකරණ කුමෝපායන් සහ බැරකම් කළමනාකරණ කටයුතු මධ්‍යකාලීනව ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය ගිය කළමනාකරණය සඳහා තිසි මග පෙන්වීම් සිදු කළ යුතු අතර, ඒ සඳහා 2018 අංක 8 දරණ ක්‍රියාකාරී බැරකම් කළමනාකරණ පනත ද සභාය කරගත හැක.

**ස්වභාවික ආපදාවන්හි රාජ්‍ය මූල්‍ය බලපෑම:** නියගය හා ගැවතුර වැනි සැපයුම් අංශයේ දුෂ්කරතාවන් සඳහා ආර්ථිකය මුහුණ දීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර එය ඉතා අවාසිදායක තත්ත්වයකි. මැත වර්ෂවලදී වැඩි වශයෙන් ගංවතුර, නියගය හා නායෝම මෙන්ම දැඩි සුළං වැනි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව ස්වභාවික ආපදාවන් රාජ්‍යකට මුහුණ දී ඇත. එතිහාසික දක්ත සැලකිල්ලට ගන්නා විට ස්වභාවික විපත් මගින් වාර්ෂිකව ඇති වූ හානිය සාමාන්‍යයක් වශයෙන් රුක්කියන 50-60 ත් අතර වී ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත. එය ද.දේ.නි. යෙන් සියයට 0.5 ක් පමණ වේ. ආර්ථිකයට සිදුවන සංණාත්මක බලපෑම, ආහාර මිල ඉහළ යාම, අපනයන අඩාල වීමෙන් සහ ආනයන ඉහළ යාමෙන් ඇති වන විනිමය අනුපාතය අවප්‍රමාණය වීමේ පිඩිනය යනාදියට අමතරව ස්වභාවික ආපදා හේතුවෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතු සඳහාද බොහෝ බලපෑම ඇති වේ. ස්වභාවික ආපදා මගින් රජයේ අයවැය ක්‍රියාත්මක කිරීම සඳහා බාධාවන් ඇති වන අතර එහිදී විපත් පත් ජනතාවට සහන සැලසීම, තැවත ඉදි කිරීම හා ආපදා වැළැක්වීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් යෙදවීමට සිදු වේ. තවද ස්වභාවික ආපදා මගින් රජයේ ආපදායම මත ද යම් පිඩිනයක් ඇති වන අතර ඒ සඳහා ආර්ථික කටයුතු මන්දගාලී වීම මෙන්ම අත්‍යාවශ්‍ය හාණ්ඩ ආනයනය සඳහා ලබාදෙන තාවකාලීක ආනයන බුදු සහනද හේතු වේ.

**3.0** 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ අදාළ වාර්තා ප්‍රකාශයට පත් කිරීම

### **3.1 වාර්ෂික වාර්තාව -2016**

මුදල් වර්ෂය අවසාන වී මාස 05ක් ඉක්ම යාමට මත්තෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මහජනතාවට නිකුත් කළයුතු අවසාන අය වැය තත්ත්වය පිළිබඳ වාර්තාව එනම් 2016 වාර්ෂික වාර්තාව, 2017 මැයි මස දී ප්‍රකාශයට පත් කෙරීණි.

### **3.2 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව -2017**

මෙම වාර්තාව අදාළ වර්ෂයේ ජ්‍යෙනි මස අවසාන දිනට හෝ විසරජන පනත සම්මත වීමෙන් මාස 06ක් ඉක්ම යාමට පෙර යන කාල පරිච්ඡේද දෙකෙන් පසුව එළඹෙන දිනට ප්‍රථම, සැම වසරකම නිකුත් කළ යුතු අතර, ඒ අනුව, 2017 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2017 ජ්‍යෙනි මස ප්‍රකාශයට පත් කරන ලදී.

### **3.3 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව-2018**

2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 04,05 සහ 06 වන වගන්ති යටතේ ඉදිරිපත් කෙරෙන රාජ්‍ය මූල්‍ය ක්‍රමෝප්‍රාය වාර්තාව 2018 සහ 07,08 සහ 09 වගන්ති යටතේ ඉදිරිපත් කළ යුතු අයවැය, ආර්ථිකය සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2018 යන වාර්තා 02න් සමන්විත රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2017 ඔක්තොම්බර් මස ප්‍රකාශයට පත් කරන ලදී.

### **3.4 කාර්යසාධන වාර්තාව**

### **3.5 තොරතුරු දැනගැනීමේ පනතට අදාළ වාර්තා**

#### 4. පාලන හා සිදුම

##### 4.1 සංවිධාන ව්‍යුහය

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව අනුමත කාර්ය මණ්ඩලය 60 කින් සමන්විත වේ. ඒ අනුව පහත සඳහන් සේවක මධ්‍යලේ දෙපාර්තමේන්තුව තුළ සේවය කරනු ලබයි.

**වගුව 4.1 : සේවක සංඛ්‍යා විස්තර - 2017 (2017.12.31 දිනට)**

තනතුර	අනුමත කාර්ය මණ්ඩලය	තත්‍ය කාර්ය මණ්ඩලය	පුරුෂ්පාඩු
අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී.ලං.ප.සේ.	01	01	-
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් - (ශ්‍රී.ලං.ප.සේ.)	01	-	01
අධ්‍යක්ෂ - ශ්‍රී.ලං.ප.සේ.	02	02	-
අධ්‍යක්ෂ- ශ්‍රී.ලං.කු.සේ.	01	01	-
නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ - (ශ්‍රී.ලං.ප.සේ.)	09	04	- *
නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ - (ශ්‍රී.ලං.කු.සේ.)	05	05	-
නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ - (ශ්‍රී.ලං.ග.සේ.)	01	01	-
පරිපාලන නිලධාරී	01	01	-
භාෂා පරිවර්තක - (ඉංග්‍රීසි/සිංහල)	01	-	01
භාෂා පරිවර්තක - (ඉංග්‍රීසි/සිංහල)	01	01	-
සංවර්ධන නිලධාරී	10	08	02
රාජ්‍ය කළමනාකරණ සහකාර	13	12	01
රියදුරු	05	05	-
කා.සේ.සේ.	09	09	-
<b>එකතුව</b>	<b>60</b>	<b>50</b>	<b>05</b>

\* දෙශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් 02 ඇතුළත

## 4.2 කාර්ය මණ්ඩල පුහුණු කිරීම

### 4.2.1. දේශීය පුහුණු

වගුව 4.2 :දේශීය පුහුණු-2016

නම	තනතුර	පුහුණු පාඨමාලාව	කාල සීමාව
ආචාර්ය එම්.කේ.සි. සේනානායක මිය	සහකාර අධ්‍යක්ෂ	Special Lecture on "Combating Procurement Fraud through First Class Public Procurement"	2017.01.25
එම්.ඒ. සි.එන්. සෙනෙවිරත්න මිය	සහකාර අධ්‍යක්ෂ	Workshop on the "Role of Audit and Management Committee"	2017.07.06
ඩී.ඩී.එන්. කුමාරී මිය	සහකාර අධ්‍යක්ෂ	Workshop on the "Role of Audit and Management Committee"	2017.07.20
එල්.ඩී.යු.එම්.සෞදිසා මිය	සහකාර අධ්‍යක්ෂ	Special Lecture on "Combating Procurement Fraud through First Class Public Procurement"	2017.01.25
ආර්.එම්.කේ.එම්.ලක්මේනි මිය	සහකාර අධ්‍යක්ෂ	Workshop on the "Role of Audit and Management Committee"	2017.07.06
වයි.එන්.සි.දි. සිල්වා මිය	සංවර්ධන නිලධාරී	ITMIS Public Procurement Management	2017.10.25 2017.07.24 -26
වි.වි.ආරියතිලක මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	Special Lecture on "Combating Procurement Fraud through First Class Public Procurement"	2017.01.25
චඛ.ආර්.මධුවන්ති මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	Behavioral Economics, Ethics and Public Policy for Middle and Senior Level Staff Officers	2017.07.17-21
එස්.චඛ.එස්.එන්.දිලන්තිකා මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	Public Procurement Management	2017.07.24-26
පේ.එස්.දිල්මිනි මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	2 Day Programme on FR Formal Letter Writing Skills	2017.01.03 2017.09.25-26
එම්.චඛ.සි.සී.වර්ණපුර මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	2 Day Programme on FR 2 Day Programme on Public finance & Accounting Skills	2017.03.13-14 2017.08.16-17
චඛ.චඛ.එස්.එන්.දිලන්තිකා මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	DEJE	2017.04.24 - 2017.12.28
චඛ.චඛ.සි.සී.වර්ණපුර මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	Formal Letter Writing Skills	2017.05.02-03
චඛ.චඛ.සි.සී.වර්ණපුර මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	DEJE	2017.04.24 - 2017.12.28
චඛ.චඛ.සි.සී.වර්ණපුර මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	DEJE	2017.04.24 - 2017.12.28
එම්.ආර්.ඩී.ප්‍රනාන්ද මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	Formal Letter Writing Skills DEJE ITMIS	2017.05.2-3 2017.10.19 2017.10.25

ඒල්.එම්.එන්.සේනියා මෙය	රාජ්‍ය කළමනාකරණ සහකාර	File Management, General Office Administration and E Code	2017.08.28-30
චඩ.එස්.වින්තක මයා	සංවර්ධන නිලධාරී	DEJE	2017.10.19
ආර්.ඩී.ඩී.දේශප්‍රිය මිය	සංවර්ධන නිලධාරී	Formal Letter Writing Skills	2017.09.25-26
දැනිකා වසන්ති මිය	සංවර්ධන නිලධාරී	Formal Letter Writing Skills	2017.09.25-26
චඩ.එන්.ආර්.ලලේනි මිය	සංවර්ධන නිලධාරී	DEJE	2017.10.19
එම්.පී.ආර්.ඒස්.දෙනපාල මෙය	රාජ්‍ය කළමනාකරණ සහකාර	ITMIS	2017.10.25

#### 4.2.2. විදේශීය පුහුණු හා සම්මන්ත්‍රණ

##### වගුව 4.3 :විදේශීය පුහුණු හා සම්මන්ත්‍රණ -2016

නම	තතතුර	පුහුණු පායමාලාව	කාල සීමාව
ඒ.කේ. සෙනවිරත්න මයා	අධ්‍යක්ෂ ජනරාල්	Participate in the non-deal road show meeting with investors - Singapore, USA, Hong Kong	2017.03.08-20
		Participate in the non-deal road show meeting with investors - UK ,UAE	2017.03.26-28
		8th IMF Fiscal Forum - Washington DC	2017.04.22-23
		Global Forum on VAT - Paris	2017.04.10-16
ආචාර්ය එම්.කේ.සී. සේනානායක මයා	අධ්‍යක්ෂ	Training Programme on Strengthening Public Policy Making Process – Australia	2017.03.20-24
		To attend the delegation for the site visit for the site visit for tender of Supply of Foolproof Sticker Management System for liquor & Liquor based Products - India, Thaiwan, Kenya	2017.04.21-2017.05.01
		Australian Award Fellowship Programme - Australia	2017.10.20-2017.12.18
ඒ.සාරාන්කන් මයා	අධ්‍යක්ෂ	Second Country Exposure tour as a part fulfilment of the SLAS Class -I Capacity Building Programme - Malaysia	2017.11.11-18
චඩ.වි.ඒ. පෙරේරා මිය	බඳ උපදේශක	Selected issues on Fiscal Law & Governance - USA	2017.04.1-10
		To attend the annual seminar on Tax Treaties – UAE	2017.11.20-22
		Seminar on Managing Fiscal Risk in Emerging Market Economics - Thailand	2017.11.28-2017.12.01
ආර්.එම්.ආර්.ඒස්.වී. දිසානායක මයා	සහකාර අධ්‍යක්ෂ	8th IMF Japan High Level tax conference for Asian Countries Japan	2017.03.22-23
		SEA regional forum to accelerate NCDs prevention & control in the Context of SGDs - Thailand	2017.10.8-12

කේ.කේ.අයි. එරන්ද මයා	සහකාර අධ්‍යක්ෂ	NEDA'S training course on Debt Management & Fiscal Issues - Thailand	2017.06.19-23
		Capacity Building Seminar on Medium Term Revenue Strategy & Related Issues - Philippines	2017.11.30-2017.12.04
චි.ලී.එන්. කමාර මයා	සහකාර අධ්‍යක්ෂ	2017 Seminar on Service trade for Developing Countries - China	2017.04.21-2017.05.11
ඒ.වි.ඩී.ඒ. රුක්මිණි මයා	සහකාර අධ්‍යක්ෂ	International taxation for Asian Countries - Japan	2017.06.04-10
පේ. වන්ද්මෙශ්ඨන් මයා	සහකාර අධ්‍යක්ෂ	Public Financial Management - India	2017.04.24-2017.05.30
කේ.එම්.කුමාරසිංහ මයා	සහකාර අධ්‍යක්ෂ	Negotiations for a double taxation avoidance agreement between Sri Lanka & Czech Republic - Czech Republic	2017.04.24-2017.10.21
		Financial Development & Financial Inclusion (FDFI) in Singapore - Singapore	2017.10.08-21
		Macroeconomic Management for effective governance and sustainable inclusive economic growth - Australia	2017.11.20-2017.12.15
එල්. ඩී. දු. එම්. සොයිඩා මයා	සහකාර අධ්‍යක්ෂ	Fiscal Analysis & Forecasting - India	2017.03.20-31
ආර්.එම්.කේ.එම්.ලක්මිණි මයා		8th IMF Japan High Level tax conference for Asian Countries - Japan	2017.03.22-23
		Government Finance & Public Sector Debt Statistics - India	2017.09.18-22
චඩ.පී.වි.සී.ඩී.උස්.රාජකරුණා මයා	සහකාර අධ්‍යක්ෂ	Seminar on Financial services & Cooperation for Developing Countries - China	2017.06.02-22
		Seminar on Managing Fiscal Risk in Emerging Market Economics - Thailand	2017.11.28-2017.12.01
		Course on Public Investment Management - India	2017.12.03-08
චඩ.කේ.එස්.රෝමිණි මයා	සංවර්ධන නිලධාරී	2017 Seminar on Alcohol Distribution Management & promotion for countries along the Silk Road Economic Belt - China	2017.05.20-2017.06.06
ර්.එම්.කේ.පී.කේ.එම්.ඒකනායක මයා	සංවර්ධන නිලධාරී	Training Course on Financial Programming & Policies - India.	2017.06.18-2017.07.01

#### 4.3 මූල්‍ය පරිපාලනය

##### 4.3.1 අයවැය ප්‍රතිපාදන යොදා ගත් ආකාරය

2016 වර්ෂය සඳහා 238 ඕරුණු යටතේ මෙම දෙපාර්තමේන්තුවට අයවැය ඇස්තමේන්තු ප්‍රතිපාදන වෙන් කර තිබූ අතර එම ප්‍රතිපාදන යොදාගත් ආකාරය පහත දැක්වේ.

**වගුව 4.4 : අයවැය ප්‍රතිපාදන යොදා ගත් ආකාරය- 2017**

වියදම් විස්තරය	2017 ඇස්තමේන්තු (රුපියල්)	2017 ගුද්ධ ප්‍රතිපාදන (රුපියල්)	2017 කථා වියදම් (රුපියල්)
<b>ප්‍රතිපාදන වියදම්</b>	<b>3,725,091,000</b>	<b>3,730,591,000</b>	<b>54,276,436.02</b>
පුද්ගල ප්‍රතිපාදන	32,500,000	32,500,000	30,050,843.38
ගමන් වියදම්	3,100,000	10,458,070	10,430,431.97
සැපයීම්	2,470,000	2,890,000	2,614,530.28
නඩත්තු වියදම්	3,400,000	3,400,000	1,844,836.59
හිටිසුම්ගත සේවා	3,682,921,000	3,680,642,930	8,790,558.79
මාරු කිරීම් හා වෙනත්	700,000	700,000	545,235.01
<b>මූලධන වියදම්</b>	<b>2,600,000</b>	<b>2,600,000</b>	<b>1,145,560.00</b>
ප්‍රතිපාදන හා වැඩිදියුණු කිරීම්	-	-	-
අත්පත් කර ගැනීම්	2,000,000	2,000,000	277,097.29
ප්‍රාග්ධන මාරු කිරීම්	-	-	-
හැකියා වර්ධනය	600,000	600,000	108,300.00
<b>මුළු වියදම්</b>	<b>3,727,691,000</b>	<b>3,733,191,000</b>	<b>54,661,8333.31</b>

**4.3.2 රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම ගිණුම**

2017 වර්ෂය සඳහා මෙම දෙපාර්තමේන්තුවේ රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම බේ ගිණුමේ විස්තර පහත දැක්වේ.

**වගුව 4.5 : රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම බේ ගිණුම**

විස්තරය	අනුමත සීමාව (රුපියල්)	කථා සීමාව (රුපියල්)
1. උපරිම වියදම් සීමාව	4,000,000	3,972,257.00
2. අවම ලැබීම් සීමාව	1,500,000	1,988,636.48
3. උපරිම හර ගේෂ සීමාව	14,000,000	9,606,121.48

**4.3.3 විගණන විමසුම**

2016 වර්ෂය තුළ මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විගණන විමසුම 04 කට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ලද විගණන විමසුම 13 කට පිළිතුරු ලබා දී ඇත.